


33 වන කාණ්ඩය  
1 වන කලාපය



අභ්‍යන්තර  
1985 ජනවාරි 8



# පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

A



අන්තර්ගත ප්‍රධාන කරුණු

නිවේදන :

මහා-ගන මන්ත්‍රී කමිතරු, ලැමඩ් සී. එ. ජේ. සෙනෙවිරත්න මහතාගේ අනාවය කථානායකතුමාගේ සභනික

ස්ථාවර නියෝග : සංශෝධන

නිවාස හා නගර සංවර්ධන ආඥාපනත : යෝජනාව  
කල්තැබීමේ යෝජනාව

ප්‍රශ්නවලට වාචික පිළිතුරු

සිරිල් මැතිව් මහතා තමා කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍ය ධුරයෙන්

ඉවත් කිරීම පිළිබඳව කළ ප්‍රකාශය



1902

1902




# දැරි ලාමිමිරිය

(විකෘත)

වැරදි ලිපි

(විකෘත)

දැරි ලාමිමිරිය



# පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

## නිල වාර්තාව

(අශෝධිත පිටපත)



### අන්තර්ගත ප්‍රධාන කරුණු

ප්‍රශ්නවලට වාර්තා පිළිතුරු  
ශෝක ප්‍රකාශය : සී. පී. ජේ. සෙනෙවිරත්න මහතා  
කල් තැබීමේ යෝජනාව





# දැරි ලිපිලිපි

(විකල්ප)

විකල්ප 22

(විකල්ප)



ලිපිලිපි ලේඛන සංස්කරණ

ලිපිලිපි සංස්කරණ  
සංස්කරණ අංක 22  
වෙනුවෙන් අංක 2



## பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சாட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

அனுதாபத் தீர்மானம்: திரு. சி. பி. ஜே. செனெவிரத்ன

ஒத்திவைப்புப் பிரேரணை

---

Volume 33  
No. 2

Wednesday  
9th January 1985

## PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

## PRINCIPAL CONTENTS

ORAL ANSWERS TO QUESTIONS

VOTE OF CONDOLENCE : MR. C. P. J. SENEVIRATNE

ADJOURNMENT MOTION

LEGISLATIVE DEBATES

(Continued)

1952-53

1953-54

1954-55

1955-56

1956-57

1957-58

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Continued)

PRINCIPAL CONTENTS

1952-53

1953-54

1954-55











(ஆ) இந்தக் கோரிக்கை எப்போது வழங்கப்படும் ?

(இ) இல்லையெயில், ஏன் ?

asked the Minister of Public Administration and Minister of Plantation Industries, :

(a) Is he aware that Mr. Walgama Kankanamge Wimalasena, Fitter, C.G.R, died in September 1979 and his widow Mrs. Sumanawathie Pujitha Gunawardena of 152, Batapandurawatta Road, Siyambalagoda, Polgasowita, claims a W. & O. P. payment together with her daughter (W. & O. Pension Fund No. 318171) ?

(b) When will their claims be met ?

(c) If not, why ?

හරින්ද කොරයා මහතා  
(திரு. ஹரிந்திர கொறயா)  
(Mr. Harindra Corea)

(a) Yes.

(b) The award of pension has been made, and the first payment was made on 2.10.1984.

(c) Does not arise.

சியோன் கப்பலகையினால்  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Question No. 7.

එමී. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

On behalf of the Deputy Minister of Higher Education, I ask for two weeks' time.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.  
வினா வை மற்றொரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.  
Question ordered to stand down.

சியோன் கப்பலகையினால்  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Question No. 8.

එමී. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Lands and Land Development and Minister of Mahaweli Development. I ask for one month's time.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.  
வினா வை மற்றொரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.  
Question ordered to stand down.

சிலீவா ගහ යෝජනා ක්‍රමය : ජලය හැරවීම

நிலவளா கங்கை: நீரைத் திருப்பல்

NILWALA GANGA : DIVERSION OF WATERS

409/84

9. සරත් මුත්තේටුවේගම මහතා

(திரு. சரத் முத்தேட்டுவெகம)

(Mr. Sarath Muttetuwegama)

ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධනය පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) තිල්වලාගෙන් ජලය කිරීම මය ආශ්‍රයෙන් විසලි කලාපයට හැරවීමෙන් ආර්ථික වශයෙන් වාසිදායක තත්ත්වයක් ලැබෙන බව එතුමා දන්නවාද ?

(අ) එබඳු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීමට හේතුවූ කරුණු ඉදිරිපත් කරනවාද ?

(ආ) නොඑසේ නම් ඒ මන්ද ?

காணி, காணி அபிவிருத்தி அமைச்சரும், மகாவலி அபிவிருத்தி அமைச்சருமானவரைக் கேட்ட வினா :

(அ) நிலவளா கங்கையின் நீரைக் கிராம ஓய மூலம் வரண்ட பிரதேசத்திற்குத் திருப்புவதால் பொருளாதார ரீதியான நன்மை கிடைக்குமென்பதை அவர் அறிவாரா ?

(ஆ) ஆமெனில், இம்மாதிரியான திட்டத்தைச் செயற்படுத்த தாதற்குரிய காரணத்தை அவர் கூறுவாரா ?

(இ) இன்றேல், ஏன் ?

asked the Minister of Lands and Land Development and Minister of Mahaweli Development, :

(a) Is he aware that it will be economically profitable if the waters of the Nilwala Ganga are diverted to the Dry Zone through the Kirama Oya ?

(b) Will he state the reasons for not effecting such a scheme ?

(c) If not, why ?

ඒ. එම. එස්. අධිකාරී මහතා (සියෝන් ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා)

(திரு. ஏ. எம். எஸ். அதிகாரி — காணி, காணி அபிவிருத்திப் பிரதி அமைச்சர்)

(Mr. A. M. S. Adikari Deputy Minister of Lands & Land Development)

(a) Yes.

(b) Yes.

(c) As no feasibility study has been done.

சிலீவா ගහ යෝජනා ක්‍රමය : අද ගොවින්

நிலவளா கங்கைத் திட்டம்: குத்தகைக் கமக்காரர்  
NILWALA GANGA SCHEME : TENANT CULTIVATORS

410/84

10. සරත් මුත්තේටුවේගම මහතා

(திரு. சரத் முத்தேட்டுவெகம)

(Mr. Sarath Muttetuwegama)

ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධනය පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) තිල්වලාගහ යෝජනා ක්‍රමය යටතේ ඇලවල් කැපීම හා ඇලවේලි බැඳීම සඳහා කුඹුරු බිම් යටවන නිසා දැනට වගා කරනු ලබන කුඹුරු ප්‍රමාණයෙන් කුඩාවන බවත් එමගින්, දැනට ලබන අස්වැන්න ප්‍රමාණය අඩු වන බවත් එතුමා දන්නවාද ?

(ආ) අස්වැන්න අඩුවීම අද ගොවියාට පාඩුවක් නෙයිත්, එම බිම්වලට වත්දි මුදල් ගෙවීමේදී අද ගොවීන් වෙනුවෙන් අනුගමනය කිරීමට අදහස් කරනු ලබන ක්‍රියා මාර්ගය කුමක්දැයි එතුමා සඳහන් කරනවාද ?

காணி, காணி அபிவிருத்தி அமைச்சரும், மகாவலி அபிவிருத்தி அமைச்சருமானவரைக் கேட்ட வினா :

(அ) நிலவளா கங்கைத் திட்டத்தின் கீழ் வயற் காணிகளுக்கூடாக வாய்க்கால்கள் வெட்டப்படுவதாலும், வாய்க்கால் அணைக் கட்டுக்கள் கட்டப்படுவதாலும், இவற்றுள் வயற்காணிகள் அகப்படுவதால் இப்போது பயிரிடப்படும் வயற்காணிகளின் பரப்பளவு குறைகின்றதென்பதையும் இதன் காரணமாக இப்போது கிடைக்கும் விளைச்சலின் அளவு குறையுமென்பதையும் அவர் அறிவாரா ?

(ஆ) விளைச்சல் குறைவதன் காரணமாகக் குத்தகைக் கமக்காரர்களுக்கு நடட்டம் ஏற்படுவதா, இக்காணிகளுக்கு நடட்டம் வழங்கும்போது குத்தகைக் கமக்காரர் சார்பாக என்ன நடவடிக்கை எடுக்கவிருக்கிறென்பதைக் கூறுவாரா ?



[සරත් මුත්තේවටුවෙගම මහතා]

asked the Minister of Lands and Land Development and Minister of Mahaweli Development :

(a) Is he aware that, as a result of the submergence of paddy lands due to the construction of canals and canal dams under the Nilwala Ganga Scheme, the extent of paddy land presently cultivated will be decreased, bringing about a decrease in the present yield itself ?

(b) Will he state the course of action that will be followed in regard to tenant cultivators in making payment of compensation for those lands, as the decrease in harvest will be a loss to them ?

ඒ. එම්. එස්. අධිකාරී මහතා  
(திரு. ஏ. எம். எஸ். அதிகாரி)  
(Mr. A. M. S. Adikari)

(a) Yes.

(b) When paddy fields with *ande* rights are acquired the Chief Valuer is requested by the acquiring officer to assess the ownership rights and *ande* right to the lands seperately for compensation purposes, and compensation is paid to each party separately. The same procedure will be applied in the case of paddy fields acquired for the Nilwala Ganga Project too.

මහජන බැංකුව, ගාල්ල කොටුව ශාඛාව : අලුත්වැඩියාව  
මக்கள் වங்கි, காலிக் கிளை: திருத்தவேலை  
Repairs to People's Bank, Galle Fort Branch

339/84

1. ඊටඩ් පතිරණ මහතා (අක්මමත) (අමරසිරි දෙවිනේගොඩ මහතා—  
බද්දේගම—වෙනුවට)

(திரு. நிச்சட் பத்திரன்—அக்மீமன்—திரு. அமரசிரி தொடங்குகொட—பத்தேகம்—சார்பாக)

(Mr. Richard Pathirana - Akmeemana on behalf of Mr. Amarasiri Dodangoda - Baddegama)

මුදල් හා කුමසම්පාදන කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) මහජන බැංකුව ගාල්ල කොටුව ශාඛාව පවත්වනු ලබන ගොඩනැගිල්ලේ අලුත් වැඩියාවක් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත්දැයි එතුමා ප්‍රකාශ කරන්නේද ?

(ආ) එසේ ටෙන්ඩර් කැඳවා තිබේනම් ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද අයගේ නම් සහ මිල ගණන් ඉදිරිපත් කරනවාද ?

(ඇ) වැඩය භාරගත් ටෙන්ඩර්කරු හා මහජන බැංකුව අතර අත්සන් කරන ලද ගිවිසුම කඩකරමින් අලුතින් දැමිය යුතු වූ වහල පී වෙනුවට වහලේ තිබූ ලී තැවන සවිකොට ඇති බව එතුමා දන්නවාද ?

(ඊ) (i) මේ පිළිබඳව බැංකු සේවකයින් විරෝධය පෑම නිසා ඉහල නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂණ කලත්, ඔවුන් සහාය නත්තවිය වසන් කොට වාර්තාවක් සපයා ඇති බවත්,

(ii) අලුත්වැඩියා කටයුතු වලදී සේවක පිරිසට ඇති අපහසුකම් පිළිබඳව කරුණු හෙළි කිරීම නිසා 84.08.15 දින සිට සේවකයකු ගම්බන්තොට ශාඛාවට මාරු කොට යවා ඇති බවත්, එතුමා දන්නේද ?

(ස) ඉහත සඳහන් බැංකු ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම පිළිබඳව හා ඊට අදාල සේවකයා හේතු වීරහිතව මාරු කිරීම පිළිබඳ පරීක්ෂාකොට සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නවාද ?

(ඌ) තොර්සේ නම්, ඒ මන්ද ?

நிதி, அமைப்புத்திட்ட அமைச்சரைக் கேட்ட வினா :

(அ) மக்கள் வங்கியின் காலி கோட்டைக் கிளை இயங்குகின்ற கட்டிடத்தைத் திருத்துவதற்காக கேள்விகள் கோரப்பட்டிருந்தனவா என்பதை அவர் குறிப்பிடுவாரா ?

(ஆ) இவ்வாறு கேள்வி கோரப்பட்டிருப்பின் கேள்விகளைச் சமர்ப்பித்தவர்களின் பெயர், விலை ஆகிய விபரங்களை அவர் சமர்ப்பிப்பாரா ?

(இ) வேலையைப் பொறுப்பேற்ற கேள்விக்காரருக்கும் மக்கள் வங்கிக்குமிடையே கையெழுத்திடப்பட்ட உடன்படிக்கையை மீறி புதிதாக இடப்பட வேண்டிய கூரை மரங்களுக்குப் பதிலாக ஏற்கனவே கூரையிலிருந்த மரங்கள் பொருத்தப் பட்டுள்ளனவென்பதை அவர் அறிவாரா ?

(ஈ) (i) இது பற்றி வங்கி ஊழியர்கள் எதிர்ப்புத் தெரிவித்த மையினால் உயரதிகாரிகள் சிலரால் விசாரணை நடத்தப்பட்ட போதிலும், சிலர்கள் உண்மையை மூடி மறைத்து அறிக்கையொன்றை சமர்ப்பித்துள்ளார்கள் என்பதையும் ;

(ii) திருத்தவேலைகளின்போது ஊழியர்களுக்கேற்படும் வசதியீனங்கள் பற்றி எடுத்துரைத்தபடியால், 15.08.84 ஆந் தேதி முதல் ஊழியரொருவர் ஹம்பாந்தோட்டை கிளைக்கு மாற்றப்பட்டாரென்பதையும் அவர் அறிவாரா ?

(உ) மேற்படி வங்கிக் கட்டிடத்தின் திருத்தவேலைகள் பற்றியும், அது தொடர்பில் காரணமின்றி இடமாற்றஞ் செய்யப்பட்ட ஊழியர் பற்றியும் விசாரணை நடத்தி உரிய நடவடிக்கை எடுக்கப்படுமா ?

(ஊ) இன்றேல், ஏன் ?

asked the Minister of Finance and Planing :

(a) Will he state whether tenders were called to repair the building that houses the Galle Fort branch of the People's Bank ?

(b) If tenders have been called for, will he submit the names of those who submitted tenders and the rates quoted ?

(c) Is he aware that the roof has been done with the timber that was already on the roof and not with new roofing timber and there by the agreement between the tenderer who took charge of the work and the People's Bank has been violated ?

(d) Is he aware -  
(i) that although on protests made by the bank employees an inquiry was made by several high officials, they have submitted a report concealing the true situation, and

(ii) that an employee has been transferred to the Hambantota branch with effect from 15.08.1984 for disclosing the inconveniences to the employees during these repairs ?

(e) Will he inquire into the matter of the repairs to the above mentioned bank building and the transfer without grounds of the relevant employee, and take suitable action ?

(f) If not, why ?



එම්. එච්. එම්. නයිනා මරිකාර් මහතා (සියෝජ් මුදල් හා ක්‍රම සම්පාදන දැමිනීම)

(ஜனப் எம். எச். எம். நயினா மரிக்கார் — நிதி, அமைப்புத் திட்டப் பிரதி அமைச்சர்)  
(Mr. M. H. M. Naina Marikar—Deputy Minister of Finance & Planning)

Sir, as this is a fairly long answer, may I table it ? \*

සියෝජ් කථනායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)

(Mr. Deputy Speaker)

Very well.

\*සහමේසය මත තබන ලද පිළිතුර :  
சபாபீடத்திய வைக்கப்பட்ட விடை:  
Answer tabled:

(a) Yes.

(b) Names and rates quoted by those who submitted tenders are as follows :

1. M/s. Fernando & Co.	Rs. 331,125.00
2. M/s. T. N. de Silva & Sons.	Rs. 425,460.00
3. Mr. C. P. Illeperuma	Rs. 450,860.00
4. Mr. A. R. de Soysa	Rs. 491,236.20
5. M/s Rajawasan Bros.	Rs. 495,350.00
6. M/s Tissa Engineers & Company	Rs. 496,715.00
7. M/s David & Co.	Rs. 498,465.00
8. Mr. C. W. Chandrapala	Rs. 574,977.50
9. Mr. T. S. Rajapakse	Rs. 623,360.00
10. M/s Walker Sons & Co. Ltd.	Rs. 1,162,000.00

The Architects/Consutlants had recommended the handing over of this work to the 2nd lowest tenderer M/s. T. N. de Silva & Sons as it was their view that the rates quoted by the lowest tenderer M/s. Fernando & Co. were unrealistic. The Boards approval was sought in February 1983 to entrust this work to M/s T. N. de Silva & Sons.

The Board of Directors declined this request on the grounds that the cost of repairs was very high, and the General Manager was directed to find another suitable building or a block of land to shift the Galle Fort Branch. As all of efforts to find a suitable place quickly failed, the Board of Directors were again requested to reconsider the earlier proposal to repair the roof. Approval for this work was granted by the Borad of Directors on 21st June 1983.

Since a period of almost seven months had elapsed from the time the tenders were received and an award made, M/s T. N. de Silva & Sons. requested and additional payment of 20% to undertake this work which increased his tender to Rs. 510,552. Therefore it was decided to call for fresh quotations from tenderers No. 2 to 7 whose bids were less than Rs. 510,000. Only 3 of the 6 tenderers submitted fresh quotations, of which the lowest was Mr. C. P. Illeperuma whose quotation was Rs. 495,946, to whom the tender was awarded.

(c) In terms of the contract agreement the contractor was expected to replace only decayed timber with the new roofing timber. Their was no undertaking on the part of the contractor to replace the entire roof with new roofing timber. Accordingly, there has been no violation of the contract between the tenderer and the bank.

(d) (i) No. No protests were made or any inquiry held.

(ii) No.

(e) No.

(f) Does not arise.

උපාධිධාරී ගුරු පත්වීම්, අප්‍රේල් 1984

பட்டதாரி ஆசிரியர் நியமனம், ஏப்ரில் 1984  
GRADUATE TEACHING APPOINTMENTS, APRIL 1984

349/84

2. ඊට්ටි පතිරණ මහතා (අමරසිරි දෙඩන්ගොඩ මහතා වෙනුවට)  
(திரு. ரிச்சட் பத்திரன—திரு. அமரசிரி தொடங்கொட—சார்பாக)  
(Mr. Richard Pathirana (on behalf of Mr. Amarasiri Dodangoda)  
යොටන කටයුතු හා රැකිරිනම දැමිනීම සහ අධ්‍යාපන දැමිනීම ගෙන් දැනු ප්‍රශ්නය :

(අ) 1984 වර්ෂයේ අප්‍රේල් මාසයේ පවත්වන ලද උපාධිධාරී ගුරු පත්වීම් දීමට අදාළ සම්මුඛ පරීක්ෂණයෙන් 1981 වර්ෂයේ හා 1982 වර්ෂයේ උපාධි සමත් වූ උපාධිධාරීන් කොපමණ සංඛ්‍යාවකට ගුරු පත්වීම් ලබා දී ඇත්දැයි එතුමා වෙන් වෙන්ව සඳහන් කරන්නේද ?

(ආ) අදාළ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටී, එහෙත් ගුරු පත්වීම් ලබා නොදුන් 1981 වර්ෂයේ දී උපාධි සමත් වූ උපාධිධාරීන් හේ සංඛ්‍යාව කොපමණදැයි එතුමා සඳහන් කරන්නේද ?

(ඇ) එම උපාධිධාරීන් පිරිසකට ගුරු පත්වීම් ලබා දීමට එතුමා කටයුතු කරන්නේද ?

(ඈ) නො එසේ නම්, ඒ මන්ද ?

இளைஞர் அலுவல்கள், தொழில் வாய்ப்பு அமைச்சரும், கல்வி அமைச்சரும் ஆனவரைக் கேட்ட வினா:

(அ) பட்டதாரி ஆசிரியர் நியமனம் வழங்குவது தொடர்பாக, 1984 ஏப்ரில் மாதத்தில் நடத்திய நேர்முகப் பரீட்சைக்குத் தோற்றியவர்களுள், 1981, 1982 ஆகிய ஆண்டுகளில் பட்டம் பெற்ற எத்தனை பேருக்கு ஆசிரிய நியமனம் வழங்கப்பட்டுள்ளதென்பதைத் தனித்தனி கூறுவாரா ?

(ஆ) 1981 ஆம் ஆண்டில் பட்டம் பெற்று சம்பந்தப்பட்ட நேர்முகப் பரீட்சைக்குத் தோற்றி, ஆசிரிய நியமனத்தைப் பெறாத பட்டதாரிகளின் எண்ணிக்கை என்ன ?

(இ) குறிப்பிட்ட பட்டதாரிகளுக்கும் ஆசிரிய நியமனம் வழங்க அவர் நடவடிக்கை எடுப்பாரா ?

(ஈ) இன்றேல், ஏன் ?

asked the Minister of Youth Affairs and Employment and Minister of Education :

(a) Will he state respectively the number of graduates who passed the degree in the year 1981 and in the year 1982 and were given teaching appointments at the interview for graduate teaching appointments held in April 1984 ;

(b) Will he state the number of graduates who have passed the degree in 1981 and were present at the relevant interview but were not given teaching appointments ?

(c) Will he take action to give teaching appointments to those graduates too ?

(d) If not, why ?

තමෙහි අනුකෝපල මහතා (සියෝජ් යොටන කටයුතු හා රැකිරිනම දැමිනීම)

(திரு. கமிணி அத்துக்கோறல் — இளைஞர் அலுவல்கள், தொழில் வாய்ப்புப் பிரதி அமைச்சர்)

(Mr. Gamini Atukorale—Deputy Minister of Youth Affairs & Employment)

(අ) ගුරු පත්වීම් ලබා දීම සඳහා උපාධිධාරී වෘත්තීය ස්ථාපන සේවය විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා නොමැත.



[තමාගේ අනුකේරල මතක]

- (ආ) අදාළ නොවේ.  
 (ඉ) අදාළ නොවේ.  
 (ඊ) අදාළ නොවේ.

නියෝජ්‍ය කථානායකතුමා  
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)  
 (Mr. Deputy Speaker)

Question No. 6.

තමාගේ අනුකේරල මතක  
 (திரு. காமினி அத்துக்கோரல்)  
 (Mr. Gamini Atukorale)

මාධ්‍යයක් කල අවශ්‍යයි.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.  
 வினாவை மற்றொரு தினத்தில் சமர்ப்பிக்கக் கூட்டினையிடப்பட்டது.  
 Question ordered to stand down.

ශෝක ප්‍රකාශය : සී. පී. ජේ. සෙනෙවිරත්න මහතා

அனுதாபத் தீர்மானம்: திரு. சி. பி. ஜே. செனெவிரத்நா  
 VOTE OF CONDOLENCE: MR. C. P. J. SENEVIRATNE

එමී. විත්සන්ටි පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා දිගුකාලීන සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සාමාජිකයකු)

(திரு. எம். வினசன்ட் பெரேரா — பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)  
 (Mr. M. Vincent Perera - Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

Mr. Speaker, I rise today with a deep sense of loss to move a Vote of Condolence on the death of the Hon. Cyril Pinto Jayatilleke Seneviratne, our Parliamentary Colleague who for 17 eventful years adorned this House as a Member and since 1977 as Minister of Labour.

He entered the House of representatives in March 1960 by winning the Mahiyangana seat and was returned again as the Member for Mahiyangana at the General Elections held in July 1960 and March 1965. He faced his first electoral setback when he unsuccessfully contested the Mahiyangana Constituency at the General Election of May 1970. However, this did not disprove his hold on the hearts of the people of Mahiyangana, for he retained this seat in July 1977 by a majority of nearly 9,000 votes.

C. P. J., who was born at Imbulgoda, Gampaha, on 23rd April 1918, received his education at Gampaha Maha Vidyalaya where he excelled in both studies and sports. He joined the Ceylon Garrison Artillery in 1938 as a volunteer at the age of 21. During World War II he was appointed Instructor in the Ceylon Artillery and obtained the First Class Certificate from the Army Training School at Weliveriya, Gampaha. In 1942 he was awarded the Instructors Certificate by the Physical Training Institute at Ambala, North India. He was commissioned as a 2nd lieutenant in the Ceylon Engineers in 1943 and later joined the Ceylon Pioneer Corps and served in Malaya. During his stay in Malaya, C. P. J. played a leading part in the construction of the Lankaramaya, the Buddhist Vihara in Singapore. He also obtained a bo-sapling from the Sri Maha Bodhi at

Anuradhapura and planted it in the premises of this vihara. In 1950 he left the Army with the rank of Captain.

He endeared himself to the people of the Dry Zone in general and to the people of Mahiyangana in particular by his pioneering social service work and speeding up the development of infrastructure facilities in those areas. Under the guidance of Ceylon's first Prime Minister, Mr. D. S. Senanayake, he formed the Ex-servicemen's Co-operative Labour Society in 1950. That Society had the dual purpose of rehabilitating the ex-servicemen and clearing the jungle lands for cultivation. From 1950 to 1960 he was associated with the restoration of many tanks and irrigation facilities and also the construction of roads and houses in the Dry Zone.

Soldierly in manner and bearing, C. P. J. was a man who trod a difficult path in politics. During the previous administration he was incarcerated for 8 months in 1971 at the Welikada jail where he suffered greatly both mentally and physically. In life he sought no comforts for himself and his aim was to bring succour to the afflicted people living in the backwoods of Uva. His roots were firmly planted in the land he was born. In 1965 he was appointed Parliamentary Secretary to the Minister of Lands, Irrigation and Power in the Dudley Senanayake Government. He was the moving force behind the Land Army set up by that Government and comprised 12,000 youths. Under his direction this organization was responsible for bringing under cultivation over 30,000 acres of new irrigable land. His talents and dedication to work received due recognition when in July, 1977 he was appointed Minister of Labour in the J. R. Jayewardene Government. He repeatedly emphasised the importance of labour to the development process and took a keen interest in worker education and training. In order to develop skills and proper craftsmanship he obtained Cabinet approval to set up 22 District Vocational Centres of which 9 have already been established. His deep interest in this field was reflected in his addresses at numerous seminars and workshops at national and international level during his stewardship as Minister.

He presented a White Paper on Employment Relations and headed a Cabinet Sub-Committee which studied the question of industrial disputes in Sri Lanka. He made an outstanding contribution in the field of Labour Legislation to improve workers' conditions and make their employment secure, steering through Parliament not less than 25 enactments. The Employees' Council Act (1979), Employees' Trust Fund Act (1980), Employees' Provident Fund (Amendment) Act (1981) and Payment of Gratuity Act (1983) stand as monuments to his contribution to the welfare of the working people of this country.

As Minister of Labour he attended several I. L. O. Conferences held in Geneva and Manila. He visited



Yugoslavia in 1980 at the invitation of the Yugoslav Government and held talks with his counterparts in Belgrade on co-operation among non-aligned countries in the field of labour. In 1978 and 1981 he visited several Middle East countries which included Iraq, Saudi Arabia, Baharain, Kuwait, Abu Dhabi, Dubai and Sharjah. The purpose of his visits was to study the working conditions of Sri Lankans in those countries. His negotiations and discussions at the these fora were greatly facilitated by his expert knowledge of labour relations.

The Hon. C. P. J. Seneviratne has left an indelible mark in the history of our time. With his death the country has lost an ardent patriot and the legislature a distinguished parliamentarian.

Mr. Speaker, I propose that the condolence of this House be conveyed to the members of the bereaved family.

ප්‍ර. හ. 10.16

**ලක්ෂමන් ජයකොඩි මහතා (අන්තකගල්ල)**  
 (ශ්‍රී. ලක්ෂ්මණ් ஜயக்கொடி — அந்தளகல்ல)  
 (Mr. Lakshman Jayakody-Attanagalla)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු කම්කරු අමාත්‍ය සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමාගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින අප සියලුදෙනාගේ බලවත් ශෝකය ප්‍රථමයෙන්ම පුදකරන්න කැමතියි.

සී. පී. ජේ. මැතිතුමාගේ දේශපාලන ජීවිතය පිළිබඳවත්, ආගමික ජීවිතය පිළිබඳවත්, ඒ වාගේම එතුමා විසින් මේ රටට කරන ලද වැදගත් කටයුතු රාශියක් පිළිබඳවත් ගරු පාර්ලිමේන්තු කටයුතු ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අදහස් මමත් අනුමත කරන්න කැමතියි. විශේෂයෙන්ම සෙනෙවිරත්න මැතිතුමාගේ ආගමික ජීවිතයේ එක්තරා වැදගත් කාරණයක් ගැන මෙතුමාගේ කථාවේ සදහන් කොටුණු නිසා මා එය ප්‍රකාශ කරන්න කැමතියි. එනම් දැනට කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නියෝජ්‍ය ඇමති සී. ඩී. වෙලගෙදර මහත්මයා එවකට මහියංගනය රජමහ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරවන අවස්ථාවේදී, සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමා එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් හැටියටත් ඒ පළාතේ මන්ත්‍රීවරයා හැටියටත් කළ සේවය විශිෂ්ටයි. ඒ නිසා ඒ පළාතට පමණක් නොව මුළු මහත් බෞද්ධ ජනතාවටම විශිෂ්ට සේවයක් කළ පුද්ගලයෙක් හැටියට මම සෙනෙවිරත්න මැතිතුමා හදුන්වා දෙන්නට කැමති වෙතවා.

සී. පී. ජේ. සෙනෙවිරත්න මහත්මයා බොහෝ දුරට කෘෂිකර්මය පදනම් කරගත් හැඟීම් රාශියක් හෙළිදරව් කරන්නට පුළුවන් තත්ත්වයක සිටි කෙනෙක් හැටියටත් අපි සිහිපත් කරනවා. මේ රටේ ආරක්ෂාව සහ කෘෂිකර්මය දියුණු කිරීම යන අදහස් දෙක මුදුන්පත් කර ගැනීම සඳහා 1965 කාලයේදී දෙළොස් දහස් පමණ ජනතාව සංවිධානය කර එතුමා ගොවි හමුදාවක් ඇති කලා. ඒ මගින් එතුමාට විශාල බලයක් ලැබුණා. ඒ මගින් මේ රටේ ගොවීන් අතර සහ හමුදා ශ්‍රේණීන් අතරත් සැහෙන දුරට බලපෑමක් කරන්න පුළුවන් ශක්තිසම්පන්න පුද්ගලයෙක් බවට එතුමා පරිවර්තනය වුණා.

එතුමා 1977 මැතිවරණයෙන් පසුව කම්කරු ඇමති ධුරය දරුවා. තමුත්තාත්සේ මතක ඇති, ඒ කම්කරු ඇමති ධුරය දරමින් සිටි එතුමාට පසුගිය අයවැය විවාදය මේ ගරු සභාවේ පවත්වන අවස්ථාවේදී විශාල ප්‍රශංසාවක් හිමි වුණේ බව, ඉන් දවස් දෙක තුනකට පසුව දැඩි ලෙස අසනීවරිමෙන් පසුව සිටි එතුමාගේ අභාවය සිදු වුණේ, එතුමාට ලැබුණු ඒ ප්‍රශංසා සෑම එකක්ම ලැබුණේ එතුමාගේ විශිෂ්ට සේවාව මගින් ඇති වූ ප්‍රයෝජන නිසා යයි මා විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් කම්කරු අමාත්‍යවරයෙකුට සෑම අවස්ථාවකදීම ගල් මුල් එනවා. තමුත් මේ කම්කරු ඇමතිතුමාට පසුගිය අවසාන අයවැය විවාදයේදී ලැබුණේ ප්‍රශංසායි. මා

හිතන්නේ එතුමාට ලොකු ප්‍රීතියක් ඇතිවීමට එය හේතු වුණා. විදේශ රැකියා සොයා දීමෙන් එතුමා සැහෙන ධන සම්භාරයක් මේ රටට ගෙනත් දුන්නා. මේ අනුව බලන කළ එතුමාගේ අභාවය මේ රටට විශාල පාඩුවක් ලෙස සලකන අතර, මේ ගරු සභාවට පැමිණි ඉතාමත්ම විනිත ගතිගුණ තිබුණ, තොද අදහස් රාශියක් දරූ මිත්‍රයෙක්, හිතවතෙක් මෙන්ම ජනහිතකාමී පුද්ගලයෙක් මේ රටට කැතිවුණාය නිසා මා විශ්වාස කරනවා.

එතුමාගේ අභාවයෙන් පසු අද වන තෙක් ඒ ඇමති ධුරය පුරවන්නට සමත් වී නැහැ. ඒ සඳහා සුදුසු කෙනෙක් තෝරා ගන්නට තවමත් පුළුවන් වී නැහැ. මෙයින් අප කාටත් පැහැදිලි වෙනවා, එතුමාගේ ඇති වැදගත්කම, කුමන හේතුවක් නිසා හෝ ඒ තනතුර දරීම සඳහා සුදුසු පුද්ගලයා තවම බිහි වී නැහැ. නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා. එතුමාට වුණත් තවම නියම තත්ත්වයක් නෑ නිසම අවස්ථාවක් එළඹිලා නෑ. කවුද මෙයින් පස්සෙ එතරම් වැදගත් තත්ත්වයක් ලැබුණා මේ කම්කරු අමාත්‍ය ධුරයට එවැනි උසස් තානාත්තරයක් දරූ අපේ අභාවප්‍රාප්ත කම්කරු ඇමතිතුමාට අප විශ්වාස කරන අන්දමට—අපේ ආගමානුකූලව—නිවන් සැප ලැබෙවායි ප්‍රාර්ථනා කරන අතරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා විරුද්ධ පාර්ශ්වය වෙනුවෙන් අපේ බලවත් කණගාටුව එතුමාගේ පවුලේ උදවියට—ඉති පිරියට— ඉදිරිපත් කරන්නටය නිසා ඉල්ලා සිටිමින් මා නිහඬ වෙතවා.

**සරත් මුත්තෙටුවටෙගම මහතා (කලවාත)**  
 (ශ්‍රී. சரத் முத்தெட்டுவெகம் — கலவாண)  
 (Mr. Sarath Muttetuwegama-Kalawana)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කම්කරු ඇමති සී. පී. ජේ. සෙනෙවිරත්න මහතාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලද ශෝකය පළ කිරීමේ යෝජනාවට මාද හවුල් වන අතර එතුමාගේ අභාවය ගැන මා පොදුගලිකවත්, පක්ෂය වෙනුවෙනුත් අපේ ශෝකය හා කණගාටුව ප්‍රකාශ කරන්නට මට අවස්ථාව ලබා දීම ගැන මම තමුත්තාත්සේට සතුභාවිත වෙතවා.

අභාවප්‍රාප්ත සෙනෙවිරත්න මහත්මයා බොහෝම කාලයක සිට විවිධ ක්ෂේත්‍රවල—හමුදාවේ, සමාජ සේවයේ සහ දේශපාලන කටයුතුවල—නියැලී සිටි කෙනෙක්. එතුමා නියෝජ්‍යය කළ ජනද කොට්ඨාසයේ වාගේම වියලි කලාපයේ වෙතත් යම් යම් ප්‍රදේශවලත් එතුමා ආශ්‍රය කළ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් පුද්ගලයෙකු හැටියට එතුමා ප්‍රසිද්ධ වී සිටියාය නිම අතිශයෝක්තියක් නොවෙයි.

කම්කරු ඇමතිතුමා වශයෙන් කටයුතු කළ පසුගිය කාලයේ, නොයෙකුත් කම්කරු ප්‍රශ්න සම්බන්ධයෙන් සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමා සමග මෙම පාර්ලිමේන්තුවේදී ගැටුම් ඇති කරගත් අවස්ථා තිබුණා. ඒ වගේම මේ ආණ්ඩු කාලය තුළදී කම්කරු පක්ෂයේ සුගසිද්ධිය සඳහා වන යම් යම් අණපනත් ගෙනා විට අප එතුමාට ප්‍රශංසා කළ අවස්ථා තිබුණා. එසේ වුණත් රෝගාතුරව සිටිද්දී එවා තමන්ගේ වැඩ කටයුතු හා නොඑමඟිම මැදගත් වී බොහෝම උනන්දුවෙන් ක්‍රියා කළ, වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න ගැන සිත් යොමු කළ ඇමතිවරයෙක් හැටියට අපට එතුමා නම් කරන්නට පුළුවන්කම තිබෙනවා.

පසුගිය අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවට සහභාගි වීමෙන්, විශේෂයෙන්ම කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ සාකච්චාවලට සහභාගි වීමෙන් දින කීපයකට පසුව එතුමාගේ අභාවය පිළිබඳ ප්‍රවෘත්තිය අපට දැනගන්නට ලැබීමෙන් අපි පුදුමයට පත් වුණා. එතුමා අසනීවරයෙක් පසු වුණත්, ඒ අන්දමට හදිසියේම අභාවයට පත් වීම ගැන අපි පුදුමයට පත්වුණා. ඇත්තෙන්ම අප කිසියෙක්ම එවැනි තත්ත්වයක් බලාපොරොත්තු වුණේ නැහැ. එම නිසා එතුමාගේ හදිසි අභාවය පිළිබඳව මේ ගරු සභාවේ ශෝකය එතුමාගේ පවුලේ අයට—ඉතින්ට—දන්වා යවන විට, එම ශෝකය පළ කරන යෝජනාවට අපේ ශෝක ප්‍රකාශයන් අඩංගු කරන ලෙස ඉල්ලා සිටිමින් මා නිහඬ වෙතවා.

**දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)**  
 (ශ්‍රී. தினேஷ் குணவர்தன — மஹரகம்)  
 (Mr. Dinesh Gunawardene-Maharagama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කම්කරු ඇමති සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමාගේ විශ්වාස-අභාවය-සම්බන්ධයෙන් ශෝකය පළ කරන මෙම යෝජනාවට මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් මමත් එකතු



[දිනේෂ ගුණවර්ධන මහතා]

වෙනවා. එතුමාගේ දේශපාලන ජීවිත කාලය තුළදී තමන් විශ්වාස කරන මාර්ගයක් ඔස්සේ යමින් පොදු මතජනතාවට සේවය කරන්නට එතුමා කැපවුණු බව අප දන්නවා. විශේෂයෙන්ම මේ රටේ කම්කරු ඇමතිවරයා හැටියට, කම්කරු ජනතාවගේ සුභසිද්ධිය සඳහා වූ යම් යම් අණපනත් ගණනාවක්ම මේ පාර්ලිමේන්තුව මගින් නීතිගත කරන්නට එතුමාට හැකියාවක් තිබුණා. එය එතුමාගේ ඇමති කාලය තුළදී එතුමාගෙන් ඉටු වූණු ගෞරවනීය ජීවිත මාර්ගයන්ගෙන් එකක් ලෙස එය හඳුන්වා දෙන්නට අපට පුළුවනි. ඒ වාගේම ඉදිරි කාලය තුළදී මේ රටින් විදේශ රැකියාවන් සඳහා යන අයගේ ආරක්ෂාව පිළිබඳව අපුත් වැඩ පිළිවෙලක් යෙදීම ගැන අණපනත් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල සේවයේ නියුතු අය පිළිබඳව අණපනත් ගණනාවක්ම ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුව සිටියදී එතුමා අප අතරින් වෙන්වීම ගැන අපගේ හේතිය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන අතරම එම අණපනත් ඉක්මනින් නීතිගත කිරීමෙන් එතුමා බලාපොරොත්තුව සිටි එම වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නට හැකි වේය යන බලාපොරොත්තුව ඇතුළුව, එතුමාගේ අභාවය ගැන එතුමාගේ පවුලේ උදව්ට අපගේ කනගාටුව ප්‍රකාශ කරමින් මා තවතිබමි.

ආර්. එම්. කරුණාරත්න මහතා (ඌව-පරණගම)  
(නිල. ඡුර්. எம். கருணாரத்னா — உலவ-பரணாகம்)  
(Mr. R. M. Karunaratne-Uva-Paranagama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පහල ඌව තැන්නම් ඌව ප්‍රදේශයේ මේ යුගයේ වාසය කළ පැරණිතම දේශපාලනඥයා වශයෙනුත් ඌව පළාතේ සිටි ප්‍රධානතම දේශපාලන නායකයා වශයෙනුත් හඳුන්වන්නට පුළුවන්. එසේම අප කවුරුත් ගරු කරන ගරු කම්කරු ඇමතිතුමාගේ අභාවය පිළිබඳ යෝජනා ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් වී තිබෙන මේ අවස්ථාවේදී ඌව ප්‍රදේශය වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීම අපගේ ප්‍රධානතම යුතුකමක් හැටියට මම සලකමි.

මේ යෝජනාවට තවත් ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් සහභාගි වෙනවා ඇති. මේ රටේ සිංහල රජදරුවන්ගෙන් පසු මෑත යුගයේදී පහළ ඌව ප්‍රදේශය ආලෝකමත් කළ කෙනෙක් තමයි දිවංගත අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා. එතුමාගේ මාර්ගයේ ගමන් ගත් කපිතාන් ඩී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමා වැදී ජනතාවට පමණක් සීමා වී තිබුණු මහියංගනය පමණක් නොව තවත් මැතිවරණ කොට්ඨාශ කීපයක් සම්බන්ධ වූණු පහළ ඌව ප්‍රදේශය එළිපෙහෙළි කර ඒ පළාත් සිංහල රජ දරුවන්ගේ කාලයේ පැවැති තත්ත්වයට ගේන්නට 1950 ත් මෙහා පැත්තේදී විශේෂ උනන්දුවකින් ජීවිතය ඇපකැප කර වැඩ කළ කෙනෙක් හැටියට හඳුන්වන්නට පුළුවනි.

ඩී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමා ඉපදුණේ කොළඹ ආශ්‍රිත ඉඹුල්ගොඩ ප්‍රදේශයේ. යුද හමුදා සේවයෙන් පසු එතුමා ඉතාම කර්කශ ජීවිතයක් ගතකර මහියංගන ප්‍රදේශයට ගොස් ඒ ප්‍රදේශයේ රජයේ සේවකයකු වශයෙන් පත් වී එයින් පසු 1960 මාර්තුමාදී දේශපාලනයට ඇතුළත් වීම නිසා එතුමාට මේ ගරු සභාවට එක්වීමට අවස්ථාව ලැබුණා.

එතුමා තම ප්‍රදේශයේ ජනතාවගේ හොඳම මිතුරා. ප්‍රදේශයේ ජනතාවගේ පියතුමෙක් හැටියට එතුමා හඳුන්වන්නට පුළුවන්. එතුමා ජනතාව අතර ඉතාම උසස් මට්ටමේ සුහදකාවක් ආරක්ෂා කර ගත්තා. අවධානය දක්වාම ඒ තත්ත්වය රැකගත් එතුමා සෑම සති අන්තයකමත් පුළුවන් හැම අවස්ථාවකමත් ඇත පිරිසර තම මැතිවරණ කොට්ඨාශයට ගොස් තම ජන්දදායකයන් හමු වී මවුන්ගේ දුක-සැප විමසා තමන්ගෙන් ඒ අයට ඉටු විය යුතු සේවාවන් ඉටු කිරීමට කිසිම දවසක අමතක කළේ නැහැ.

මම හිතන හැටියට එතුමා කම්කරු ඇමති වශයෙන් සැපයක් නොවීන්ද කෙනෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. එතුමාගේ ජීවිත කාලය ගෙවුණේ සෑහෙන දුකකින්. 1972, 1973 කාලයේදී එවකට පැවැති ආණ්ඩුවෙන් එක්සත් ජාතික පක්ෂයට තොයෙක් තර්ජන එල්ල වූණු කාලයේදී ඌව ප්‍රදේශයේ දේශපාලන ව්‍යාපාරය භාගාපුරා කියා ආරම්භ කළේ එතුමායි.

මයිසංගන වෛතර්‍ය රාජයාණන් වහන්සේ අවට තිබෙන නව තහරය ගරු ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ ආණ්ඩුව මාර්ගයෙන් දියුණු-නියුණු කිරීමට ඩී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමාට පුළුවන්කම ලැබුණා. ඒ ප්‍රදේශය මුල් කරගෙන ඌව ප්‍රදේශයේ මැතිවරණ කොට්ඨාශ දෙගුණක සංවර්ධනය එතුමා ආරම්භ කළා. ඒ කාලයේදී කිසිවකු තම ජීවිතය විනාශ කරනුයි

එතුමා බියෙන් සිටියේ නැහැ. අපි කවුරුත් මැරෙන්නේ එක දවසයි, ඒ නිසා අපි කවුරුත් එක්ව සටන් කර මේ ශ්‍රී ලංකාද්වීපයේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා මයිසංගන ප්‍රදේශය දියුණු කරන්න මිනැයි ප්‍රකාශ කළ එතුමා අප ඉදිරියට දමාගෙන කටයුතු කළා. 1977 වන තුරු පමණක් නොව මැනක් වන තුරුමත් එතුමා ඒ සටන කරගෙන ගියා. ඒ මැතිවරණ කොට්ඨාශ දෙගුණ ගැන කල්පනා කර බලන විට ඩී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමා අපත් ඉදිරියට ඇදගෙන යමින් කළ ඒ සටන මොන විධියේ එකක්ද යන වග පැහැදිලි වෙනවා.

සෙනෙවිරත්න මැතිතුමාගේ ඒ ගමන එතුනින් නැවතුණේ නැහැ. 1977 දී අපි පාර්ලිමේන්තුව ආවාට පසුවත් මහවැලි ව්‍යාපාරය තම ප්‍රදේශයේ ව්‍යාප්ත කිරීමට සෙනෙවිරත්න මැතිතුමා විශේෂ උනන්දුවක් ගත් හැටි මට මතකයි. 1977 දී අපේ ආණ්ඩුව බලයට පත් වන විට, මට මතක හැටියට, මහවැලි ව්‍යාපාරය සැලසුම් කර තිබුණේ මහවැලි ගඟ වෙතත් ප්‍රදේශයකට හැරවීමටයි. ඒ තත්ත්වය වෙනස් කිරීමට තම ප්‍රදේශයේ මූලික වූණු වැදගත්ම පුද්ගලයා සෙනෙවිරත්න මැතිතුමා බව මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරන්න මිනැ. 1977 මම මහවැලි ව්‍යාපාරය පිළිබඳව පුදුන කීපයක් ඉවිම් සංවර්ධන හා මහවැලි සංවර්ධන ඇමතිතුමාගෙන් ඇහුවා. ඒ අවස්ථාවේදී ඒවා පිළිඳව මට සැහෙන උපදේශයක් දුන්නේ ඩී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමාය කියන එක මම මතක් කරන්න මිනැ. අපේ ප්‍රදේශ දියුණු කිරීමට මහවැලි ගඟේ දකුණු ඇල හැරවීම, උල්හිටිය ජලාශය ඇති කිරීම, මාදුරු ඔය ජලාශය ඇති කිරීම තුළින් අක්කර හාර ලක්ෂයක් පමණ ඉක්මණින්ම ජනාවාස බවට පත් කරන්නට මිනැය කියන බලවත් අධිෂ්ඨානය ඒ කාලයේ එතුමාගේ හිතේ කැවුද්දී තිබුණු නිසා මෙම ව්‍යාපාරය සෙරෙහි මේ රජයේ අවධානය යොමු කිරීමට ප්‍රමුඛස්ථානයක් ගෙන කටයුතු කළ, ඒ සඳහා අප උනන්දු කළ කෙනෙකු හැටියට අපට එතුමා හඳුන්වන්නට පුළුවන්. එම නිසා මහවැලි ව්‍යාපාරය තුළින් පමණක් නොව, ඌව ප්‍රදේශයේ—විශේෂයෙන් පහළ ඌව ප්‍රදේශයේ—ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශයක් අද ජනාවාස බවට පත්වීමට කටයුතු කළ කෙනෙකු හැටියට අපි එතුමාගේ නාමය ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි.

ඒ වාගේම මෑත යුගයේ රුපියල් හතරට, පහට තිබුණු වතු කම්කරු ජනතාවගේ පඩිය, රුපියල් විධි ගණනට කැවීමට එතුමා අවස්ථා කීපයකදී ඉදිරිපත් වූණා. ඒ වාගේම වැඩ කරන කම්කරු ජනතාවගේ ගුහසිද්ධිය සඳහා තොයෙක් විධියේ යෝජනා ක්‍රම තොයෙක් විධියේ අරමුදල එතුමා ඇති කළ බව මේ ගරු සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් කියවුණා. ඒ හැම දෙයක්ම කරන්නට එතුමාට පුළුවන්කම ලැබුණා. එතුමාට පැවරුණු වැඩ කොටස එතුමා හරියාකාරව ඉටු කළා. මෑත යුගයේ ලංකාවේ සිටි ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකු අපට තැනී වී යාම කණගාටු වෙමින්, එතුමාගේ පවුලේ උදව්ට අපගේ කණගාටුව දක්වන ලෙස ඉල්ලමින් මා නියමබඳ වෙමි.

මොන්ටේගු ජයවික්‍රම මහතා (රාජ්‍ය පරිපාලන ඇමතිතුමා සහ වැවිලි කර්මාන්ත ඇමතිතුමා)  
(නිල. Montague Jayawickrema — பொது நிர்வாக அமைச்சரும் பெருந் தோட்டத்தொழில் அமைச்சரும்)

(Mr. Montague Jayawickrema—Minister of Public Administration and Minister of Plantation Industries)

I rise to express, as briefly as possible our deepest regret on the demise of Captain C. P. J. Seneviratne. I remember, Sir, that he has always been complaining of ill health ever since he was incarcerated in 1971 as a security risk by the SLFP government. Now, this is a factual statement. I am not trying to score a debating point. He has always complained to every one of us, to my good Friend on the left, the Hon. Minister of Cultural Affairs, and to the the Hon. Prime Minister, that in the eight to nine months that he was locked up in the remand jail his health deteriorated. He also said that the room in which he was locked up was extremely small and dark, that there was no light, and that it affected his eyes. This is absolutely true. I am not trying to say anything that he has not told us. His food was pushed to him from under the door. That was the



beginning of his ill-health. Now, Sir, these are sad events to relate. All this happened merely because he was the Head of the Land Army and was taken in as a security risk.

Captain Seneviratne has done yeoman service to Sri Lanka. I can say without any contradiction that he was one of the finest Labour Ministers that we have had. There is not the slightest doubt that he had advanced views on the welfare and the security of the Sri Lankan labour class. I do not think that any Minister of Labour - I can candidly say this - has ever brought before this Parliament such advanced legislation as that Captain Seneviratne brought for the welfare of the labour class. I am glad that my Friend from Attanagalla also expressed the same view, that he had rendered yeoman service as Minister of Labour of this country.

Now, that is all I want to say. I hope and pray that Mrs. Seneviratne and all others whom he has left behind will have a comfortable future. Once again I would like to express our deepest regret at the loss of a great man, a man who worked with the villagers and farmers and did his best for the country.

ගාමිණී දිසානායක මහතා (ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා)

(திரு. காமிணி திஸாநாயக்க - காணி, காணி அபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சரும்)

(Mr. Gamini Dissanayake Minister of Lands, & Land Development and Minister of Mahaweli Development)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වරක් ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති ධුරය දරුවා වූත්, 1977 එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය අත්පත් කර ගත්තාට පසුව මේ රටේ කම්කරු අමාත්‍ය ධුරය දරුවා වූත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ, වයෝවෘධ දේශපාලනඥයකු වූ කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න ගරු ඇමතිතුමාගේ අභාවය සම්බන්ධව වචන සවිල්පයක් ප්‍රකාශ කිරීම මගේ යුතුකමක්ය කියා මම කල්පනා කරනවා. සෙනෙවිරත්න මැතිතුමා අපේ රටේ හිමි පුහුණුකු හැටියට හඳුන්වන්න මම කැමතියි. එතුමා මුළු ජීවිත කාලයම සම්පව ගත කළේ මහ පොළොවත් මහපොළොව සම්බන්ධ කටයුතුත් මනුෂ්‍යයන් හා සමඟ සම්බන්ධීකරණයක් ඇති කිරීම පිණිසයි.

දෙවැනි ලෝක මහා යුද්ධයේදී යුද්ධ හමුදාවේ සේවය කළ එතුමාට ඉන් පසුව නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ, එවකට ඉඩම් සහ කෘෂිකර්ම ඇමතිවරයා හැටියට කටයුතු කළ මහාමාත්‍ය සී. එස්. සේනානායක මැතිතුමා සමඟ මේ ශ්‍රී ලංකාවේ විශාල වාර්මාර්ග ක්‍රම බිහි කිරීම සඳහා එකට කටයුතු කිරීමේ වාසනාව ලැබුණි. ඒ මාර්ගයෙන් තමයි, එතුමා මහියංගන ආසනයටත් සම්බන්ධ වූණේ. අද විශාල ජනපද ව්‍යාපාර බවට පරිවර්තනය වී තිබෙන මහියංගන ප්‍රදේශය වරක් නිසානාමිගේ පරපුරට පමණක් සීමා වූ ඝන වනාන්තරයක් හැටියට තිබුණා යයි එක් අවස්ථාවකදී ඒ ප්‍රදේශයේ නිල සංචාරයක යෙදෙන විට එතුමා මා සමඟ ප්‍රකාශ කළා මට මතකයි. පුරාණ මිනිසේ සොරොව්ව තිබෙන ප්‍රදේශයේ සිට සොරබොර වැව පසුකොට වර්තමාන ජනපද තිබෙන ප්‍රදේශවලට සැතපුම් දහඅටක පමණ දුරක් මහාමාත්‍ය සී. එස්. සේනානායක මැතිතුමාත් සමඟ පයින් ගමන් කර, ඒ ප්‍රදේශවල ඝණ වනාන්තර, කැලෑ එළිපෙනෙලි කර, ක්‍රමානුකූලව ගොවි ජනපද බිහි කළ ඉතිහාසයක් තිබෙන තැනැත්තෙක් තමයි, දිවංගත සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමා. එම පසුබිම නිසා කැබිනට් මණ්ඩලයේදී සහ ඉන් පිටතදීත් හැම අවස්ථාවකම එතුමා සටන් කළේ මේ රටේ ගොවි ජනතාව වෙනුවෙනුයි. ගොවි ජීවිතය ගැන ඉතාම පැහැදිලි අවබෝධයක් ඇතිව, ගොවීන් සමඟ ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් ඇතිව, ගොවි ප්‍රශ්න ගැන හා ගොවීන්ට සිද්ධ වෙන අසාධාරණකම් ගැන තීවරව අදහස් ප්‍රකාශ කළ

පුද්ගලයෙක් හැටියට සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමා හඳුන්වන්න පුළුවන්. ගොවි ජනතාව කෙරෙහි හා ගොවි ජනතාවගේ ජීවිත කෙරෙහි කැක්කුමක් හැසිරීමක් තිබුණු එතුමාට 1977 වර්ෂයෙන් පසු මේ රටේ කම්කරු ජනතාව වෙනුවෙනුත් කථා කිරීමේ වරප්‍රසාදය ලැබුණි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කම්කරු ක්ෂේත්‍රය සම්බන්ධවත් කම්කරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධවත් 1977 වර්ෂයෙන් පසු එතුමා ඉතාම පැහැදිලි අත්දැමට කටයුතු කළා. කම්කරුවන්ගේ කියන පිරිස හාමිපුකුන්ගේ අතකොඵ හැටියට නොව ආර්ථික ශක්තියක් ඇති පිරිසක් හැටියට පරිවර්තනය විය යුතුය යන අදහස එතුමා ප්‍රකාශ කළා. ඒ අදහස ප්‍රකාශ කළා පමණක් නොව කම්කරු ජනතාව ඒ තත්ත්වයට පත් කිරීම පිණිස සේවා නියුක්තයන්ගේ හාර අරමුදල ඇති කිරීමටත් එතුමාට බුද්ධිය, ශක්තිය හා වාසනාව ලැබුණි. අද රුපියල් දස ලක්ෂ හාර දහක් පමණ එකතු වී තිබෙන අති විශාලතම අරමුදලක් වන සේවා නියුක්තයන්ගේ හාර අරමුදලේ පිතෘවරයා හැටියට තුන්වන ලෝකයට අයත් ආසියාවේ හා අප්‍රිකාවේ රටවල එතුමාට විශේෂ ස්ථානයක් හිමි වෙනවා.

1985 වර්ෂයේ සිට නව අවුරුදු 5 කින්, එනම්, 1990 වර්ෂය වන විට රුපියල් දසලක්ෂ දහ දහකට අධික අරමුදලක් තැන්පත් වන විශාලතම ආර්ථික ඒකකයක් බවට මේ සේවා නියුක්තයන්ගේ හාර අරමුදල - එම්ප්ලොයිස් ට්‍රස්ට් ජන්ඩ් - පරිවර්තනය වෙනවා. එම අරමුදල හේතුවෙන් සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමාගේ නම සදහාලිකවම කම්කරු ජනතාවගේ හදවත් තුළ තැන්පත් වේ යයි මම හිතනවා. එවැනි අරමුදලක් මේ රටේ ගොවි ජනතාව වෙනුවෙනුත් පිහිටුවීමේ වරප්‍රසාදය එතුමාගේ අභාවය නිසා එතුමාට අහිමි වීම ගැනයි, මගේ කණගාටුව. සේවා නියුක්තයන්ගේ හාර අරමුදල වැනි බලසම්පන්න ව්‍යාපෘති අරමුදලක් මේ රටේ ගොවි ජනතාව වෙනුවෙනුත් පිහිටුවීමට මෙම ආණ්ඩු කාල සීමාව තුළදීම මහ පැදව්වා යයි මම ප්‍රාර්ථනා කරනවා.

සෙනෙවිරත්න මැතිතුමා වාසනාවත්ත පුද්ගලයෙක් යයි මා කියන්නේ තවත් කරුණක් නිසයි. ගොවි ජනතාවගේ ප්‍රශ්න ගැන ගොවි ජනතාවගේ දුක ගැන පාර්ලිමේන්තුවේදීත්, කැබිනට් මණ්ඩලයේදීත් ඉන් පිටතදීත් එතුමා අදහස් ප්‍රකාශ කළ බව මම කලින් සඳහන් කළා. ඒ වගේම අද අන්තිරිග ආසියාවේ විශාලතම වාර්මාර්ග ක්‍රමය හැටියට හැදින්විය හැකි මහවැලි ව්‍යාපාරයේ 'සී' කලාපය එතුමාගේ ජීවිත කාලය තුළ එතුමාගේ මැතිවරණ කොට්ඨාශය තුළම ක්‍රියාත්මක කිරීමේ වාසනාව එතුමාට ලැබුණි. මහවැලි ව්‍යාපාරය නිසා එතුමාගේ මැතිවරණ කොට්ඨාශය තුළ පිහිටි ඉතාම තොදියුණු ගම්බද ප්‍රදේශ එතුමාගේ ජීවිත කාලය තුළදීම අතිවිශාල සංවර්ධනයකට මුහුණ දුන්නා. විශාල මහා මාර්ග ඇති වූණි, විශාල විදුලි බල යෝජනා ක්‍රම ඇති වූණි. මහවැලි 'සී' කලාපය හරහා ගලායන සම්පුර්ණයෙන්ම කොන්ක්‍රීට්වලින් සමන්විත වූ, කොන්ක්‍රීට් ගංගාවක් හැටියට විස්තර කළ හැකි මහවැලි දකුණු ඉවුරේ ඇති අද ලංකාවේ තිබෙන ඉතා අංශ සම්පුර්ණ වාර්මාර්ග ඇළ වූ ඒ යෝධ ඇළ එතුමාගේ ජීවිත කාලය තුළ ඉදි වූණි. සාමාන්‍යයෙන් මෙවැනි විශාල සංවර්ධන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන විට එම අමාත්‍යාංශයට සිදු වෙනවා, නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ පාන්නට. තමුත් සෙනෙවිරත්න මැතිතුමාගේ දේශපාලන බුද්ධිය හා නායකත්වය කොතරම් සුරක්ෂිත වූවාදයි කියනොත් අක්කර 72,000 ක් දියුණු කරන අවස්ථාවක එම සමාජ වාතාවරණය හා දේශපාලන වාතාවරණය අනුව මගේ අමාත්‍යාංශයට කිසිම ප්‍රශ්නයක් මතු වන්නට එතුමා ඉඩ තැබුවේ නැහැ. ඒ හැම ප්‍රශ්නයක්ම එම අවස්ථාවේම, එම වාතාවරණය යටතේම එතුමා විසඳා දුන්නා.

අද එතුමාගේ ආසනය තුළ හා ඊට ආසන්නව පුරාණ නගරවලට වඩා ලොකු - නුවරඑළියට හා මාතරට වඩා ලොකු - විශාල නගර දෙකක් බිහි වී තිබෙනවා. ගිරාදුරුකෝට්ටේ සහ වැලිකන්ද ඒ නගර දෙකයි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මගේ කණගාටුව එතුමාගේ නායකත්වයෙනුත් අදහස්වලින් සම්ප වූණු කඩිනම් මහවැලි ව්‍යාපාරයේ ප්‍රතිඵල ගුත්ති විදින්නට එතුමාට අවස්ථාවක් නැතිවීම ගැනයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ පක්ෂය වෙනුවෙන් එතුමාගේ අදහස් හුඟක් දුරට බලපෑ අමාත්‍යාංශයක ඇමතිවරයෙක් හැටියට අපි එතුමාගේ අභාවය ගැන ඉතාමත්ම කණගාටු වෙනවා. එතුමා දේශපාලන නායකයෙක් පමණක් නොවෙයි. එතුමා කම්කරු නායකයෙක් පමණක් නොවෙයි. උදරතර හොඳ ගතිගුණ තිබුණු මනුෂ්‍යත්වය ගරු කරන උසස් මනුෂ්‍යයෙක් හැටියටත් එතුමා ගැන මේ ගරු සහාවේදී සඳහන් කරන්නට කැමතියි.



[ගාමිණී දිසානායක මහතා]

සෙනෙවිරත්න මැතිතුමාගේ අත්තිම ප්‍රධාන රැස්වීම තිබුණේ එතුමාගේ අභාවයට මාසයකට පමණ පෙර ගරු ජාතික ආරක්ෂක ඇමතිතුමාත් සමඟ නව පොලිස් මධ්‍යස්ථානයක් විවෘත කිරීමත් සම්බන්ධවයි. එතුමා බොහෝම සත්තෝසයෙන් ඒ උත්සවයට සහභාගී වුණේ. එම උත්සවයෙන් පසුව මට තවත් දේශපාලන රැස්වීමක් තිබුණු නිසා එතුමාත් සමඟ මම නැවතැල්ලට ගියා. ඒ අවස්ථාවේ එතුමාගේ යොබන් තත්ත්වය ඉතාමත්ම දුර්වල වූ බව මට පෙනුණේ. පඩි 17 ක් පමණ බහිත්තට තිබුණේ. ඒ අවස්ථාවේ ඒ පඩිවලින් පහළට එතුමා මසවාගෙන යන්නට දෙතුන් දෙනෙකුගේ උදව් ලබා ගන්නට අපට සිදු වුණේ. පැය 1 1/2 කට පමණ පසුව එතුමා බොහෝම ලොකු හීන් වේදනාවකින් මට කීවා "මට සිදු වී තිබෙන තත්ත්වය ගැන කල්පනා කරන විට ලැජ්ජා" කියා. එවිට මම "ඇයි කැප්ටන්?" කියා ඇසුවා. ඒ අවස්ථාවේ එතුමා කීවා "ගස් බඩගැ මට අද පඩි 17 ක් බහිත්ත බැහැනේ" කියා. එතුමාගේ යොබන් තත්ත්වය ඒ තරමටම දුර්වල වී තිබුණේ.

සෙනෙවිරත්න මැතිතුමා ගැන කතා කරන විට අපි කතා කරන්නේ අවංක දේශපාලන චරිතයක් ගැනයි. එක්සත් ජාතික පක්ෂයට ඒ සම්බන්ධව විශේෂ උරුමයක් තිබෙනවා යයි කියන්නට අපි බොහෝම සත්තෝසයි. යූ. බී. ටන්තිනායක, එම්. ඩී. බණ්ඩා, අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල වැනි අය මේ සත් කෝරළයේ මතු වූ දේශපාලන නායකයින්. මෙතුමාගේ දේහයක් අත්තිමට ආදහනය කළේ ඒ සත් කෝරළේමයි. එද සී. පී. ජේ. සෙනෙවිරත්න නාමයට අවසන් ගෞරවය ප්‍රකාශ කරන්නට මහ කැලෑවලින් හා සහ වනාන්තරවලින් දස දහස් ගණනක් ජනතාව පැමිණ සිටියා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමාගේ ගෞරවයෙන් ගෙනගොස් මහවැලි ප්‍රදේශයේ තැන්පත් කළ යුතු යයි අපි යෝජනා කරනවා. ඒ අතරම එතුමාගෙන් සිදු වූ සේවය සංකේතවත් කරන්නට මහවැලි ප්‍රදේශයේ බිහිවන ප්‍රධාන නගරයක් එතුමාගේ නමින් නම් කරන හැටියටත් මම ආණ්ඩුවට යෝජනා කරනවා.

එම නිසා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මමත් අපේ පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා ඇතුළු අතිශයින් ගරු මැති ඇමතිවරුන් සමඟ මබතුමාගෙන් ඉල්ලා සිටිනවා, අපගේ අදහසක් එතුමාගේ පවුලේ අයට ඉදිරිපත් කරන්නය කියා.

ලලිත් ඇතුලත් මුදලි මහතා (ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමතිතුමා සහ නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා)

(ති.ල. ලලිත් අක්කුමාර් මුතලි—දේශීය පාලනාංග අමාත්‍ය ජනරාල් ජනරාල් ජනරාල්)  
(Mr. Lalith Athulath Mudali - Minister of National Security and Deputy Minister of Defence)

Mr. Deputy Speaker, Sir, I am thankful to you for giving me an opportunity to pay my respects to one of the most remarkable personalities that entered the life of politics in Sri Lanka. His contribution as a soldier, as a farmer and as a person who revolutionized the labour law in this country need no elaboration because it will be remembered for a long time after now.

I want to say a few things about Captain C. P. J. Seneviratne the man. I believe that there never will be another person quite like Captain Seneviratne. His kindness, his forthrightness and his bravery when facing adversity mark him out for all time. He was committed to his party and never left it, never criticized it, never deserted it at any point of adversity. He suffered for being a member of the United National Party. He was imprisoned for a long period of time. He was imprisoned unjustly. He suffered then and he was to suffer throughout his life for what he had to undergo in confinement for such a long time in 1971. But he had no

ill will for anybody; he had no recriminations for anybody. He accepted it as a part of life. He was with the party in defeat; he was with the party in victory. I think one can say of him, Sir, without any contradiction that he was no fair-weather friend. He was a friend for all time and for all situations and for all circumstances.

He did so much for labour law. The Hon. Minister of Parliamentary Affairs and Sports gave us all the details. This is not the time now to go into all that, but they were remarkable things, things that governments prior to 1977 had never thought of but he was successful in pushing through. The humility of Captain Seneviratne was such that he never tried to take the credit for this all for himself. He could easily have done so. But the man was one who always wished to thank the people who helped him. I will never forget, Sir, that two days after he died there was a note which he had sent to me before he had died but which reached me after. He sent me the minutes of a meeting of the Consultative Committee on Labour and a note drawing my attention to it. The extract said :

"The Chairman noted with gratitude the valuable assistance and support he had received from the Hon. Lalith Athulath Mudali in the establishment of the ETF".

I got it only after he had died. He said to me in his note, "I think it was necessary to say it, and I would not have been happy if I had left it unsaid".

That was the charitable and kind nature of Captain C. P. J. Seneviratne. I think in our political life we have been privileged to know a man of that calibre. I know his name will be remembered for a long time to come. I hope we can take up the suggestion made by the Hon. Minister of Lands and Land Development that we do something to commemorate the work and memory of this outstanding and great man who did so much for Sri Lanka.

ඒ. සී. එස්. හමීඩ් මහතා (විදේශ කටයුතු ඇමතිතුමා)  
(ஜனாப் ஏ. எஸ். ஹமீத் — வெளிநாட்டளுவல்கள் அமைச்சர்)  
(Mr. A. C. S. Hameed - Minister of Foreign Affairs)

Mr. Deputy Speaker, I wish to associate myself with the sentiments expressed by both sides of this House at the passing away of an honourable friend and an honourable Member of this House.

I remember Captain Seneviratne coming into this House in March 1960 just after the March Elections. He was returned again in July 1960 and also in 1965. He lost in 1970, but came back in 1977.

He was a very rare Member of Parliament. He was a rare politician who sought to walk into an unknown land, take to politics and then develop that area. Mahiyangana of the 1960s is not the Mahiyangana of today. We just listened to the Hon. Minister of Lands











පිළිබඳවත් සාර්ථක ගොවිතැනක් කර ගන්නා ක්‍රම පිළිබඳවත් එතුමාට හොඳ අත් දැකීම් ලබා ගන්නට පුළුවන් වූණි. ඒ නිසාම 1960 මාර්තු මහා මැතිවරණය එන විට එතුමා ඒ ප්‍රදේශයේ සිටියේ පහත යෝධයකු හැටියටයි. ඒ නිසාම ඒ ප්‍රදේශයේ ගොවි ජනතාව එතුමාට පාර්ලිමේන්තුවට පත් කර ගන්නා තමන්ගේ නියෝජිතයා හැටියට, 1960 ජූලි මැතිවරණයේදීත් එතුමාට තැවත වරක් පත් කර ගන්නා තමන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයා හැටියට, 1965 මහා මැතිවරණයේදීත් එතුමා පාර්ලිමේන්තුවට තේරී පත් වුවාට පසු ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ ආණ්ඩුවේ ඉඩම්, වාරිමාර්ග හා විදුලි බල නියෝජ්‍ය ඇමති වශයෙන් කටයුතු කරමින් තමන් නියෝජනය කළ ප්‍රදේශයන් දියුණු කළා. මහවැලි ව්‍යාපාරයේ දකුණු ඉදිරි නැගෙනෝ "සි" කලාපය සම්පූර්ණයෙන්ම එතුමාගේ උත්සාහයේ ප්‍රතිඵලයක්. එතුමා ඒ විධියට කටයුතු කර ගෙන යෑදී 1970 දී පරාජයට පත් වූණි.

1970 ට ප්‍රථමයෙන් එතුමාගෙන් වූ ලොකුම සේවයක් තමයි ගොවි හමුදාව පිහිටුවීම. ගොවි හමුදාවේ ඉලක්කය වශයෙන් තිබුණේ හටයින් ලක්ෂයක්. ඒ ඉලක්කය මුල් කරගෙන දහස් ගණනක් ගොවි හමුදාවට බඳවා ගන්නා. එද ඒ ගොවි හමුදාවෙන් බලාපොරොත්තු වූණේ නියම සැලැස්මක් උඩ එම හමුදාව ගොවි ජන සේවා කටයුතුවල සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණ වැඩ කටයුතුවල යෙදවීමයි. අද විශේෂයෙන්ම මා ඒ ගොවි හට හමුදාව ගැන මතක් කළේ අද වන තෙක් එම හමුදාව තිබුණ නම් අද එහි තිබෙන ප්‍රයෝජනය අසීමිත නිසයි. එවැනි සේනාවක් නැති එකේ අඩුපාඩුව පෙනෙන අවස්ථාවක් මේක. කපිතන් සෙනෙවිරත්න මහත්මා ආරම්භ කළ ඒ ගොවි හමුදාව අද වන තෙක් තිබුණ නම් ගොවි අංශයේ වැඩිවලට පමණක් නොවෙයි වාරි මාර්ග අංශයේ වැඩිවලට පමණක් නොවෙයි අද අපට එල්ල වි තිබෙන ත්‍රස්තවාදී ව්‍යාපාරයේදීත් අපට ඒ උදවියගේ ප්‍රයෝජනය ලබා ගන්න තිබුණි. ගොවි හමුදාව විනාශ නොකළා නම් අද අපට අමුතු පුහුණුවකින් තොරව වුවමනා විධියේ ප්‍රයෝජනයක් ගැනීම සදහා හමුදාවක් තිබෙනවා. අද අපට අලුතෙන්ම කටවිය බඳවා ගෙන පුහුණු කරන්නට සිද්ධ වි තිබෙනවා. නමුත් එද ඒ ආරම්භ කළ ගොවි හමුදාව තිබුණ නම් අද අපට හමුදාවක් තිබෙනවා. ගොවි හමුදාව විනාශ කළා පමණක් නොවෙයි එය ආරම්භ කළ කපිතාන් සෙනෙවිරත්න මහත්මාටත් පසුව මාය අධක පමණ කාලයක් තුළ හිර ගොවිල්ල තවත්නට සිද්ධ වූණි. මා සිතන හැටියට ඒ කාලය තුළ එතුමාගේ ජීවිතයේ විදේශීය සිද්ධි වූ ලොකුම දුක එතුමා වින්ද. නමුත් ජනතාව වෙනුවෙන් එතුමා ඒකත් ඉටයා දරා ගෙන හිටියා. අද අපට පෙනෙනවා එතුමා හිර ගොවිල්ල නොවෙයි තබන්නට තිබුණේ, රාජ්‍යසහයකයි. ගොවි හමුදාවක් වැනි හමුදාවක අවශ්‍යතාවය අද අපට පෙනෙනවා.

1970 දී එතුමා පරාජය වී හිරෙන් නිදහස් වුවාට පසු අපවත් එකතු කරගෙන මුළු උාවීමේ කටයුතු සංවිධානය කිරීම එතුමා භාර ගන්නා. උාව ප්‍රදේශය තුළ තැවත වරක් එක්සත් ජාතික පක්ෂය ගොඩනගන්නට එතුමා, කටයුතු කළා. සෑම මාසයකටම වරක් එතුමා අපට හමු වූණි. සංවිධානය කළයුතු සෑම අංශයක් ගැනම කල්පනා කර ඒ සෑම අංශයක්ම සංවිධානය කරන්නට එතුමා ක්‍රියා කළා. ඒ සෑම සංවිධානයකදීම නායකත්වය සහ මූලිකත්වය ගත්තේ කපිතාන් සෙනෙවිරත්න මහත්මායි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුළු උාව පළාත තුළම තිබෙන ආසන දෙළහම විශාල වැඩි ඡන්ද ගණනකින් එක්සත් ජාතික පක්ෂයට දිනා ගන්නට පුළුවන්කම ලැබුණි. මූලිකම එතුමා මහියංගන ප්‍රදේශයට ගියේ පිටස්තර පුද්ගලයකු වශයෙන් බව අප අමතක නොකළ යුතුයි. නමුත් එතුමාගේ ව්‍යාපාරය පටන් ගත් දවසේ සිට විශේෂයෙන්ම 1970 සිට බැලුවොත් දවසෙන් දවසට අවුරුදුදෙන් අවුරුදුදට මැතිවරණයකින් මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂයට ලැබී තිබෙන ඡන්ද සංඛ්‍යාව වැඩි වී තිබෙන බව පෙනෙනවා ඇති. 1982 ජනමත විචාරණයේදී සී. පී. ජේ. සෙනෙවිරත්න මහත්මයා තවදුරටත් අවුරුදු ගණනකට පාර්ලිමේන්තුවේ සිටිය යුතුය කියා ඡන්දය දුන් සංඛ්‍යාව බලන්න. වැඩි ඡන්ද දහසයදහස් ගණනක් ලබා ගෙන තිබෙනවා. ඒකෙන්ම පෙනෙනවා එතුමා කොපමණ ජනප්‍රිය වී සිටියාද කියා.

කම්කරු ඇමතිවරයා වශයෙන් එතුමා මේ රටට කළ සේවය ගැන දැන් මේ ගරු සහායවේදී ප්‍රකාශ වූණි. එමනිසා මා ඒ ගැන වැඩිදුර කථා කරන්නට වුවමනාවක් නැහැ. වෙල්ලස්ස බන්තෑන්ති කියන ප්‍රදේශයේ ආසනයක් නියෝජනය කරන මන්ත්‍රීවරයකු හැටියට සියයට 95 ක්ම ගොවි ජනතාව වාසය කරන කොට්ඨාශයක් නියෝජනය කරන මන්ත්‍රීවරයකු හැටියට මා කියන්නට කැමතියි එවැනිම කොට්ඨාශයක් වූ මහියංගන කොට්ඨාශයට එතුමාගෙන් උපරිම සේවය අත් වූ බව, උාව පළාත වෙනුවෙනුත් මොනරාගල දිස්ත්‍රික්කය වෙනුවෙනුත් මුළු ප්‍රදේශයේම ගොවි ජනතාව වෙනුවෙනුත් අපි

සදකාලීනවම එතුමාට ණයගැනී බව මා ප්‍රකාශ කරනවා. දේශපාලනඥයකු හැටියට එතුමා තමා නියෝජනය කළ මහියංගනය ආසනයට යුතුකම ඉටු කළා. එතුමාට පුළුවන්කම ලැබුණි, මොනරාගල දිස්ත්‍රික්කයටත් මුළු මහත් උාව පළාතටත් සේවයක් කරන්නට. එපමණක් නොවෙයි, කම්කරු ඇමතිවරයා හැටියට මුළු ලංකාවටම සේවය කරන්නත් එතුමාට පුළුවන් වූණි.

සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමා සමාජයට සේවයක් කරන අතරම එතුමාගේ පෞද්ගලික ජීවිතය-පවුල් ජීවිතය-අමතක කෙළේ නැහැ. එතුමාගේ මැතිණිය ගැන මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනැ. එතුමාගේ දේශපාලන ජීවිතයට සෙනෙවිරත්න මැතිණියගෙන් ලැබුණු ආධාරය අති විශාලයි. ඒ බව මුළු මහියංගන ජනතාවම, නැහැ, මුළු උාව ජනතාවම, දන්නවා. එතුමා තමන්ගේ මැතිණියටත් තමන්ගේ දරුවන්ටත් කළ යුතු සැලැකීම් කටයුතු අමතක කෙළේ නැහැ. එහෙම නම් තමන් නියෝජනය කළ ආසනයටත්, මුළු මහත් ජනතාවටත්, තමන්ගේ පවුලටත් දරුවන්ටත් හොඳ සේවයක් කළ පුද්ගලයෙක් හැටියට කැපවින් සෙනෙවිරත්න මහතා හඳුන්වන්න පුළුවන් අතර හැට ගය වසරක් වූ එතුමාගේ ජීවිත කාලයෙන් උපරිම සේවයක් හා උපරිම ප්‍රයෝජනයක් සැලසූ පුද්ගලයකු හැටියටත්, අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ගත කළ පුද්ගලයකු හැටියටත් අපට නිර්සයවම එතුමා හඳුන්වන්න පුළුවනි.

එම නිසා මේ අවස්ථාවේදී එතුමාගේ ආදරණීය බිරිඳටත්, දරු පවුලටත් මගේ බිබිලි ආසනයේ සහ උාව ජනතාවගේ සාහිශය සංවේගය හා කනගාටුවත් ප්‍රකාශ කරන අතර මෙම යෝජනාව පිළිබඳව එතුමාගේ පවුලට දන්නවා යවන අවස්ථාවේදී අපේ ඒ ශෝකයන් සටහන් කර යවන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලනවා.

ආර්. ප්‍රේමදාස මහතා (අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හ ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා හදිසි අවස්ථා මහජන පරිපාලන ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(ශ්‍රී. ජුර්. ඩී. රේමාදාස-පීඊ. ආර්. අ. පී. රේමාදාස-ආ. පී. ආර්. අ. පී. රේමාදාස-ආ. පී. ආර්. අ. පී. රේමාදාස-ආ. පී. ආර්. අ. පී. රේමාදාස-ආ. පී. ආර්. අ. පී. රේමාදාස)

(Mr. R. Premadasa - Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, Minister of Emergency Civil Administration and Leader of the House of Parliament)

කථානායකතුමනි, අද අපි ශෝකය පළ කරන්නේ අප සමග දීර්ග කාලයක් එකට මේ මන්ත්‍රී මණ්ඩලයේ සේවය කළ අමාත්‍යවරයෙකු ගැනයි. කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න මහතා මීට කලින් ඉඩම්, ඉඩම් සංවර්ධන, වාරි මාර්ග හා විදුලි බල අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති හැටියට සී. පී. ද සිල්වා මහතා සමග ඩඩ්ලි සේනානායක රජයේ කියා කළ බව තමුත්තාන්ගේ දන්නවා. 1977 න් පසුව අපේ ජනාධිපතිතුමා එතුමාට කම්කරු අමාත්‍යාංශය භාර කළා. සී. පී. ජේ. සෙනෙවිරත්න මහතාගේ දේශපාලන ජීවිතය කැප වි තිබුණේ නොදියුණු මේ ගම් ප්‍රදේශ දියුණු කිරීමේ වාරිමාර්ග ඉඩම් වැනි ගොවි ආර්ථිකයට කීටවු වන පොදු ජන සේවයකුය. එතුමා මන්ත්‍රීවරයෙක් වශයෙන් පෙනී සිටියේත් එවැනි ප්‍රදේශයක් වෙනුවෙනුයි. එනම් ඵෙතිහාසික මහියංගන ප්‍රදේශය වෙනුවෙනුයි.

අපේ රට වහළු වුණට පසුව මහත් ව්‍යසනයකට පත් වූණු ප්‍රදේශයක් වූණේ මහියංගනය අපේ රටේ කීර්තිමත් ප්‍රදේශයක් බව කවුරුන් දන්නවා. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට වැඩම කළ ශුද්ධ ගුමියයි මහියංගනය. ඒ වාගේම පෙර සිංහල රජතුමන්ගේ සමයේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය මුළුතමන් කළ ප්‍රදේශයි මහියංගනය. එනම් පසුව කැලෑවෙන් වල්බිහිවී ඉතාමත්ම කහගාටුදායක තත්ත්වයකට පත් වූණේත් මහියංගනයයි.

එවැනි ඵෙතිහාසික ප්‍රදේශයක ජනතාව තනා සිටුවීමටයි කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න මහතා කැප වී සිටියේ. එවැනි දේශපාලනඥයෙකුට වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ කාර්ය භාරය පැවරුණාම බොහෝ දෙනෙකුට හිතගන්න පුළුවන්කමක් ඇති වූණේ නැහැ. එතුමා මේ අතින් මොන විධියේ සේවයක් කරයිද කියා තමුත්තාන්ගේ පිළිගන්නවා, මේ ගරු සහායවේ සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන් මැන කාලයකදී පිළිගෙන තිබෙනවා, කිසිවෙක් බලාපොරොත්තු නොවුණු තරම් උසස් සේවයක් වැඩ කරන ජනතාව වෙනුවෙන් පසුගිය



[ආර්. ප්‍රේමදාස මහතා]

අවුරුදු කීපය තුළදී එතුමා නිතරම ඉඩු කර තිබෙන බව. පඩි ලබන, අඩු පඩි ලබන, සාධාරණය නොලබන, හාමිපුතුන් යටතේ සේවය කරන කම්කරු ජනතාවගේ සේවය නඟා සිටුවන්නට, ඒ ජනතාවට නියමිත අයිතිවාසිකම් ලබා දෙන්නට එතුමා පසුගිය අවුරුදු හය, හත ඇතුළත ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ යම්කිසි කෙනෙකු විසින් පරීක්ෂණයකට යොමු කළොත් එයින් ලැබෙන ප්‍රතිඵලය එතුමා මිය ධුරයට පත්වෙන අවස්ථාවේදී අපි කවුරුවත් නොසිතූ අන්දමේ උසස් ප්‍රතිඵලයක් වෙනවාට කිසිම සැකයක් නැහැ.

එතුමා මෑත කලයේදී මේ සභාවට ඉදිරිපත් කළ විශේෂ පතක් සහ වැඩපිළිවෙළවල් ගැන සාකච්ඡා වෙත අවස්ථාවලදී ඊට නියමිත උපහාරය එතුමාගේ ජීවිත කාලය තුළදීම මේ සභාවේ දෙපැත්තේම මන්ත්‍රීවරුන්ගෙන් පිරිනැමුණු බව අපි දන්නවා. එතුමා කම්කරු අමාත්‍ය ධුරය පිළිගන්න තෙක් වැඩ කරන ජනතාවගේ සුභසිද්ධියට විවිධ ආණ්ඩුවලින් යම්කිසි සේවයක් සිදු වී තිබුණා නම් ඒ සෑම සේවයක්ම තරාදියක එක් පැත්තකටත්, කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න මහතාගේ නායකත්වයෙන් වැඩ කරන ජනතාවට සිදු වූ ක්‍රියා සේවය තරාදියේ අතීත පැත්තටත් දමා කීරා බැලූවොත් එතුමාගේ පැත්ත බර වැඩි වන බව ඕනෑම කෙනෙකුට දකින්නට පුළුවන් වෙයි. අයිතිවාසිකම් නැතිව බොහෝම දුක්බර ජීවිත ගත කරන ඒ වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් පුදුම විධියේ අවබෝධයක් එතුමා තුළ තිබුණා.

එතුමාගේ ඇතැම් යෝජනා ක්‍රම විගාහ කර බලන විට එතුමාගේ සේවයේ කැපී පෙනෙන අංශයක් මට කල්පනා වුණා. ඒ වෙලාවට පමණක් වැඩ කරන ජනතාවගේ හිත් දිනාගැනීමට පුදුසු වන සටන් පාඩ ඉදිරිපත් කිරීම වැනි ක්‍රියාදාමයකට වඩා දීර්ඝ කාලීනව වැඩ කරන ජනතාවගේ ජීවිතවලට අර්ථයක් ඇති වෙත අන්දමේ ක්‍රියාදාමයක් එතුමා හඳුන්වා දුන් බව මට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ සුවිශේෂත්වය කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න මහතාගේ ක්‍රියාදාමයෙන් මතු වී පෙනෙනවා. එතුමා නිරන්තරයෙන්ම කල්පනා කළේ වැඩ කරන ජනතාව සදකාලීනවම වැඩ කරන ජනතාවක් හැටියට නඟාගන්නට නොව හැකි නම් ඔවුන් වැඩ ගන්නා ජනතාවක් බවට පත් කරන්නයි. අයිතියක් ඇති පිරිසක් බවට පත් කරන්නයි. අයිතියක් නැති තත්ත්වයෙන් අයිතියක් ඇති තත්ත්වයට පත් කරන්නට ඕනෑ කරන විධියට ක්‍රම සම්පාදනය කිරීම එතුමාගේ ඒ වැඩපිළිවෙළේ දර්ශනය වුණු බව මා විශ්වාස කරනවා. අයිතියක් නැති පිරිසක් හැටියට, පඩි ලබන පිරිසක් හැටියට තමන්ගේ දහවිය මහත්සියෙන් ලබන ඒ නියමිත උරුමය සාධාරණ ලෙස ලැබීමට ඉඩකඩ සලස්වන අතර ඒ උරුමය මගින් ඒ ජනතාව අයිතියක් ඇති පිරිසක් බවට පත් කරන්නට ඕනෑ කරන ශක්තිය භාමිපුතුන්ගේත්, රජයේත් ඒ වැඩ කරන ජනතාවගේත් සාමූහික ප්‍රයත්නයක් තුළින්ම ඔවුන්ට ලබා දීම කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න මහතාගේ ක්‍රියාදාමයේ දර්ශනය වුණු බව අපට කල්පනා කරන්න පුළුවන්. අන්ත එවැනි දර්ශනයක් මතයි එතුමා තමන්ගේ වැඩපිළිවෙළට පි සකස් කළේ. මය දර්ශනය මත පිහිටා බැලූවොත් නිරන්තරයෙන්ම එය සාක්ෂාත් කර ගැනීමට ඕනෑ කරන ක්‍රම තමයි එතුමා රජයට ඉදිරිපත් කළේත්, මේ සභාවේදී සම්මතයකට පත් කළේත්.

කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න මහතා, මේ කිසිවක් පිළිබඳව විස්තර කරන්න හෝ ඒවා වර්ණනා කරන්න හෝ ඒවාට නියමිත ප්‍රචාරයක් ලබා දෙන්නට හෝ උත්සාහ කළේ නැහැ. මන්ද, ප්‍රායෝගික නායකයෙක් වශයෙන් එතුමා දැනගෙන සිටියා, ඒ වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කරන විට ඒ වැඩ පිළිවෙළවල් විසින්ම ඊට ඕනෑ කරන ප්‍රචාරයත්, එහි අගයත් ඉබේම පැහැදිලි වන බව. මෙන්න මේ අංශයෙන් කල්පනා කරන විට මා පිළිගන්නවා, මීට කලින් ප්‍රකාශ වුණාක් මෙන් එතුමා මෑත කාලයක ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨ ගණයේ කම්කරු අමාත්‍යවරයෙක් මෙන්ම නායකයෙක් බව.

පොද්ගලික වශයෙන් සලකා බැලූවොත් එතුමා දුර්ලභ ගණයේ පුද්ගලයෙක්. එතුමා සත්‍යවාදී වුණා පමණක් නොව, තමන්ගේ සත්‍යවාදීත්වය හෙලි පෙනෙලි කරන්නට කිසි අවස්ථාවක එතුමා මුළුගැන්වුණේ නැහැ. තමන්ගේ අදහස් උදහස් හෘදය සාක්ෂියට එකවර පල කරන්නට, තමන් පිළිගන්නා අදහස් උදහස් අනුව තමන්ගේ ක්‍රියාදාමය සකස් කරන්නට එතුමා පුරුදුව සිටියා. එකක් කියන්නට, එකක් එකක් කරන්නට, වෙනත් එකක් අභවන්නට මොනම අවස්ථාවකදීත් කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න මහතා දැන හිටියේ නැහැ. ඒ විධියේ විවෘත ජීවිතයක් එතුමා සිහිත්, කපිත් සහ වචනයෙන් ප්‍රදර්ශනය කලා. ඒ ආදර්ශයන් අපට එතුමාගේ ජීවිතය තුළින් කැපී පෙනෙනවා. තමන් ලැබූ අමාත්‍ය පදවිය, රජයේ තමන් දරූ තත්ත්වය,

තමන්ගේ පොද්ගලික විගෘහය පිණිස නොව, තමන් තියෝජනය කරන පොදු ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කැප කරන්නට එතුමා දිවා රාත්‍රී වැය කළ නිසා එතුමා ආර්ථික වශයෙන් යම් විධියේ ශක්තියක් ඇතිව දේශපාලන ජීවිතයට ඉදිරිපත් වුණා නම් ඊට වඩා දිළිඳු තත්ත්වයකින් එතුමාගේ සේවාව කෙළවර වන විධියට එතුමා කැපවීමකින් අවංක සේවයක් ඉටු කලා. තමුත්තාන්ගේ දත්තවා, මොන විධියේ ආර්ථික අමාත්‍යවරයාට ඇතිවද එතුමා තමන්ගේ ජීවිතය පවත්වාගෙන ගියේ කියලා, මොනම වෙලාවකවත් එතුමා ඒ ගැන දුක් වූණේ නැහැ. තමන් උපයන ධනයෙන්, තමන්ගේ සේවාවෙන් තමන්ට ලැබිය හැකි ශාන්තියට වඩා අභියසක උදවිය ලබන සෙත ශාන්තිය අගේ බව එතුමා හැම විටම කල්පනා කලා.

කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න මහත්මයාට විශේෂ ධෛර්යක් දුන්නා, සෙනෙවිරත්න මැතිණිය සහ එතුමාගේ දරුවෝ, විශේෂයෙන්ම මහියංගනය වැනි දුර බැහැර විශාල ජන්ද කොට්ඨාශයක අභියසක ජන කොටසකගේ ජීවිත ප්‍රාණවත් කිරීමට එතුමාට සිය බිරිඳගෙන් හා දරුවන්ගෙන් ලැබුණු රුකුළ ඉතාම විශිෂ්ටයි කියා අපට සඳහන් කරන්න පුළුවන්. මට මතක් වෙනවා, කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න මහත්මයා මහියංගනය මැතිවරණ කොට්ඨාශය තියෝජනය කරන්න පෙර තිබුණු මහියංගනයත් එතුමා තියෝජනය කළ පසු මහියංගනයත් අතර මොන විධියේ පරතරයක්, මොන විධියෙන් වෙනසක් තිබෙනවාද කියලා. වාර්මාර්ග අතීන්, ඉඩම් සංවර්ධනය අතීන්, නිවාස අතීන්, ජල සම්පාදනය අතීන්, ගැම සෞභ්‍යයකින්ම අද මහියංගනය ආසනයේ ඇති වී තිබෙන අභිවෘද්ධියට දියුණුවට, ප්‍රගතියට මූලික වූණේ කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න මහතාය කියන එක අපි ගැම දෙනාටම නිර්ලෝභීව ප්‍රකාශ කරන්න පුළුවන්. එම නිසා එතුමාගේ අභාවය පිළිබඳ යෝක ප්‍රකාශ යෝජනාව අනුමත කරන අතර සෙනෙවිරත්න මැතිණියට සහ දරුවන්ට අපේ ශෝකය දැනුම් දෙන ගැටියට තමුත්තාන්ගේගෙන් ඉල්ලා සිටීමත් මගේ කථාව අවසන් කරනවා.

**පර්සි සමරවීර මහතා (තියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා)**  
(**ශ්‍රී. ලං. ගෞරව් පරාමිත — உள்நாட்டுத்துவகல்வளப் பிரதி அமைச்சர்**)  
(**Mr. Percy Samaraweera—Deputy Minister of Home Affairs**)

ගරු කථානායකතුමනි, මහියංගනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ගරු කම්කරු ඇමතිතුමාගේ අභාවය පිළිබඳව මේ ගරු සභාවේ ශෝකය පල කරන යෝජනාව ඉදිරිපත් කර ඇති මේ මොහොතේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ අභාවය පිළිබඳව මෑත කාලයේදී ගත නොකළ තරම් කාලයක් ගත කරමින්—පෙරවරු කාලය අවසන් වනතුරුම—ගරු අගමැතිතුමාත්, ගරු ඇමතිවරුන්, දෙපාර්ශ්වයේ ගරු මන්ත්‍රීතුමන්ලාත් ඉතාමත් කාලෝචිත අන්දමට ඒ අයෝමය පුරුෂයා ගැන සඳහන් කරමින් තම ශෝකය පල කළ බව අප දන්නවා. ඒ වාගේම එතුමා සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ දවසේ සිට ඇසුරු කළ කෙනෙකු හැටියට මටත් ඒ හා සමානව සඳහන් කරන්නට කාරණා තිබුණේත්, ශෝකය පල කිරීම සම්බන්ධයෙන් දැනටමත් සැහෙන කාලයක් ගෙන ඇති නිසා ඒ අන්දමට අදහස් ප්‍රකාශ කරන්නට මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී මතක් කළ යුතු එක් කරුණක් තිබෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමාත්, ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් ප්‍රකාශ කලා වාගේ, දිවංගත සී. එස්. සේනානායක අගමැතිතුමාගේ කාලයේ සිට පටන් ගත් වැඩ පිළිවෙළ එතුමා ඇමතිවරයකු වන තුරුත් මොන ආකාරයෙන් ගෙන ගියාද කියන කාරණය මහියංගනයට ප්‍රවිෂ්ටවන අප කාටත් පෙනී යනවා.

ගරු කථානායකතුමනි, ඇමතිවරයකු හැටියට අවුරුදු අටක—නවයක කාලයක් සේවය කළ එතුමා අභාවප්‍රාප්ත වන විටත්, මය තරම් කාලයක් මහියංගනයේ සේවය කළත්, එතුමාට මහියංගනයේ ආයතයේ පදවි වෙන්කට නිවසක් තිබුණේ නැහැ. එතුමා සියලුම දේශපාලන වැඩ කටයුතු ආරම්භ කළේත්, පවත්වා ගෙන ගියේත්, මහියංගන වෛත්‍ය රාජ්‍යය අසල ඇති පුංචි සංචාරක බංගලාවේ සිටයි. එතුමා ඇමතිවරයකු වශයෙන් පත් වූණාට පසුවත් එතුමා ගරු අගමැතිතුමාගේ මාර්ගයෙන් නැතිනම් සහයෝගයෙන්, එතුමාට නිල බලයෙන් පාවිච්චි කරන්නට පුළුවන් සංචාරක බංගලාවේ සිටයි සිය රාජකාරී කටයුතු කර ගෙන ගියේ. අන්ත එවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කරන මේ අවස්ථාවේදී, පහළ ෆාලේ සහ ඉහළ ෆාලේ ගරු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් තම ශෝකය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවෙත් සිටියත්, මා කලින් සඳහන් කළ විධියට මුළු පෙරවරුවම මේ සඳහා වැය කර ඇති නිසා, විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේත්, මොනරාගල දිස්ත්‍රික්කයේත් ගරු දිසා ඇමතිතුමන්ලා ප්‍රධාන



කොට උඩ පළාතේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ශෝකයත් එතුමාගේ පවුලේ උදවියට දක්වා යවන ලෙස ඉල්ලා සිටීමත් මගේ වටන ස්වල්පය මෙයින් අවසන් කරනවා.

එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා (නැගෙනහිර කොළඹ - නියෝජ්‍ය කාරක සභාපතිතුමා)

(திரு. எட்மன்ட் சமரவிக்ரம — கொழும்பு கிழக்கு — உப குழுத் தலைவர்)

(Mr. Edmund Samarawickrema - Colombo East - Deputy Chairman of Committees)

Mr. Speaker, Capt. C. P. J. Seneviratne represented that memorable Parliament of March 1960. You represented the sacred city Kandy and Mr. Seneviratne represented the sacred city Mahiyangana. I got the opportunity of representing the Colombo South seat as the First Member. (Interruption). Yes, Vajiraramaya is there. Colombo South is also a sacred city because of that.

Captain C. P. J. Seneviratne, you and I and the other 47 members fought the Opposition and we lost. The Throne Speech of Mr. Dudley Senanayake with 50 UNPers behind him was defeated. Ninetythree members of the opposition voted against the Throne Speech and within 30 days the Parliament was dissolved.

Captain Seneviratne did not give up the fight. He was one of the U.N.P. stalwarts who lived to fight another day. When better times came, Capt. Seneviratne took charge of the Agricultural Corps which he raised to the highest level of efficiency. Those who were in the Agricultural Corps under him became loyal and devoted UNPers.

Captain Seneviratne represented Mihiyangana which was the sacred capital of Sri Lanka - that area is sacred ground. He represented it with devotion, sincerity and hard work. When the Mahaweli waters were to be diverted to the area he contributed his own ideas for the planning of its development. Today, Mahiyangana is an area of which we can well be proud.

He was earlier associated with the irrigation and settlement projects on the right bank of the Mahaweli - Bathmedilla, Nagadipa, Mapakada, Sorabora and smaller ones. He brought a strong and robust common sense to bear on the development concepts behind these schemes.

He realised the value and importance of hard work, whether such work was done by farmers, agricultural labourers, plantation workers or the other classes of workers in urban areas. He recognised the significance equally of brain workers. Some of the most enlightened pieces of labour legislation that adorn our statute book were sponsored by Captain Seneviratne as Labour Minister in the J. R. Jayewardene Government.

Captain Seneviratne was undaunted even when he became ill with a malignant disease. He worked on to the last day, and it can be said of him that he died at his post of duty. His memory will live long in our country's history.

එම්. ජෝසප් මයිකල් පෙරේරා මහතා (කම්කරු නියෝජ්‍ය ඇමතිතුමා)

(திரு. எம். ஜோசப் மைக்கல் பெரேரா — தொழில் பிரதி அமைச்சர்)

(Mr. M. Joseph Michael Perera - Deputy Minister of Labour)

ගරු කථානායකතුමනි, ගරු කම්කරු ඇමති මහියංගන පාර්ලිමේන්තු මන්ත්‍රී කථිතාත් සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමාගේ අභාවය පිළිබඳ මේ ගරු සභාවේ ශෝකය ප්‍රකාශ කරන මේ අවස්ථාවේදී මගේද බලවත් ශෝකය සෙනෙවිරත්න මැතිතුමාගේ දයාබර ඩීර්ඳ හා දරුවන් ඇතුළු පවුලේ අය වෙත ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම තමුන්තාත්සේද සතුටිවන්න වෙතවා.

අපි කවුරුත් අද සෙනෙවිරත්න මැතිතුමාගේ ජීවිතය පිළිබඳවත් එතුමාගේ කළ සේවය පිළිබඳවත් ඉතාම පැහැදිලි ඉතිහාසයක් ලංකා ඉතිහාස පොතේ සටහන් කලා. මෙතුමා සමග අවුරුදු හතක් වැඩ කළ කෙනෙකු හැටියට මම එතුමා තුළින් දුටු වටිනා අවස්ථා කීපයක් මේ සභාව හමුවෙහි තැබීම මගේ යුතුකමකි.

එද පැවැති ආණ්ඩුව කාලයේදී කම්කරු අමාත්‍යාංශය එතරම් වැදගත්මක් තිබුණු අමාත්‍යාංශයක් හැටියට නොසැලකුණු බව තමුන්තාත්සේලා දන්නවා. කවුරුවත් එද ඒ ගැන කතා කළේ නැහැ ; සාකච්ඡා කළේ නැහැ. තමුන් මගේ ගරු ඇමතිතුමා 1977 දීත් කම්කරු ඇමතිවරයා හැටියට පත් වුණාට පසු මේ අමාත්‍යාංශය ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ප්‍රසිද්ධියට පත්වුණා.

මේ රටේ කම්කරු ඉතිහාසය ගැන කතා කරන විට එහි ලියැවී තිබුණු දේ හැටියට සඳහන් කරන්නට තිබෙන්නේ සටන්පාඩ, ලේ වැහිරීම, ගල්-මුල් හා මිනීමැරුම් බව තමුන්තාත්සේ දන්නවා. ඒවා තුළින් කම්කරු ජනතාවට දිනා ගන්නට පුළුවන් වුණු අයිතිවාසිකම් ඇත්තේ ඉතාම ස්වල්පයයි. තමුන් සෙනෙවිරත්න මැතිතුමා 1977 සිට අතිගරු ජනාධිපතිතුමාගේ රජය යටතේ මේ රටේ මුළු කම්කරු ජනතාව වෙනුවෙන් අතිවිශාල නිහඩ සේවයක් කලා. ඒ විශාල සේවය අද මේ රටේ කම්කරු ජනතාව දන්නවා වුණත් එයින් ඉතාම වැදගත් අවස්ථා දෙකක් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට මම කැමතියි.

ඉන් එකක් සේවක භාරකාර අරමුදල, මේ රටේ කම්කරුවන්, සේවකයන් ව්‍යාපාරවල කොටස්කාරයන් හැටියට පත්කිරීමට එක්සත් ජාතික පක්ෂයේ රජයේ අතිගරු ජනාධිපතිතුමාගේ විශාල බලාපොරොත්තුවක් තිබුණා. මගේ ගරු ඇමතිතුමා සේවක භාරකාර අරමුදල පිහිටුවීමෙන් එහි බලාපොරොත්තුව සාර්ථක ලෙස ඉෂ්ට කලා. මේ අරමුදල මගින් අද විශාල ව්‍යාපාරවල, සංස්ථාවල කොටස් කම්කරු ජනතාව වෙනුවෙන් මිලදී ගෙන තිබෙන බව තමුන්තාත්සේලා දන්නවා.

තමන් සේවය කළ ස්ථානවලින් සේවකයන් අස්කරනු ලැබූ විට හෝ අස් වියන විට එම ආයතනවලින් ඔවුන්ට ලැබිය යුතුව තිබුණු පාර්තෝෂික මුදල් හා වත්දී මුදල් ආදිය ලබා ගන්නට බැරවීම නිසා සේවකයන් විසින් කම්කරු උසාවියේ පවරන ලද තබු දොළොස් දහක් මගේ ඇමතිතුමා කම්කරු ඇමති හැටියට පත් වන විට තිබුණා. සමහර සේවකයන්ට ඒ අයිතිවාසිකම් ලබා ගන්නට පුළුවන් වුණේ ඔවුන්ගේ මරණයෙන් පසුවයි. තමුන් මගේ ගරු ඇමතිතුමා විසින් කම්කරුවන්ගේ පාර්තෝෂික පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසු ඒ සේවකයන්ට මොන විධියේ සහනයක් ලැබුණාද යන වග තමුන්තාත්සේලා දන්නවා.

ඒ වාගේම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමා පුදුම විධියේ ආත්ම ශක්තියක් තිබුණු ඇමතිවරයෙක්. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශාඛාවක් මේ ප්‍රංශී රටේ පිහිටුවන්නට එතුමාට පුළුවන්කම ලැබුණා. එය එතුමාගේ ජීවිතයේදී එ තුමා බලාපොරොත්තු වූ ඉතාම වැදගත් අංශයක්. එතුමා ඒ බලාපොරොත්තුව ඉෂ්ට කර ගත්තා.



[ඊ. ජේ. ජයවර්ධන මහතා]

ගරු කථානායකතුමනි, කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න ගරු ඇමතිතුමා පිළිබඳව කථා කරන මේ අවස්ථාවේදී, මේ කටයුතු කිරීම සඳහා එතුමා කුමන අත්දේශී රේර සොබාසකින් සිටියද කියන එකක් අපි සලකා බැලිය යුතුව තිබෙනවා. මේ රටේ කම්කරු අමාත්‍යාංශය මේ රටේ පමණක් නොව මුළු ලෝකයේම ප්‍රසිද්ධියට පත් වන්නට තරම් අති විශාල වැඩ කොටසක්, කම්කරු ජනතාව වෙනුවෙන් කරන්නට එතුමාට පුළුවන්කම ලැබුණත් එතුමා එය කළේ අසහිත තත්ත්වයකින් පසුවේමිනයි. අපි මෙය විශේෂයෙන් මතක තබා ගත යුතු දෙයක්. එතුමාගේ අවමංගනය අවස්ථාවේදී මම කීවා වගේ, එතුමාට රේර සොබාව වඩා හිඟක් නිසා සිටියේය. පුද්ගලයෙකුට එතෙම හිටින්නේ හිත පිරිසිදු තම විතරයි. එතෙම තැන්තම රේරය දුරුවල වන විට ඊට වඩා වේගයෙන් ඒ තැනැත්තාගේ හිත දුරුවල වෙනවා. තමුත් එතුමාගේ රේරය දුරුවල වුණත් එතුමාගේ හිත දුරුවල වුණේ නැහැ. ඒ නිසාම එතුමා පුදුම විධියේ මනුෂ්‍යත්වයකින් වැඩ කළා. කම්කරු අමාත්‍යාංශයට අති විශාල වශයෙන් කම්කරු ජනතාවගේත් ස්වාමි පක්ෂයෙන් සම්බන්ධතාවයක් ඇති වෙනවා. තමුත් එතුමා ගැම අවස්ථාවකදීදී අරගෙන තිබෙන්නේ කම්කරු ජනතාවගේ පැත්තයි කියන එක මම විශේෂයෙන් මතක කරන්නට ඕනෑ. යම් යම් ආරවුල්වලදී එතුමා ගත්තේ කම්කරු ජනතාවගේ පැත්තයි කියන එක මම විශේෂයෙන් දන්නවා. එතුමා එසේ කළේ කම්කරු ජනතාවගේ දුක, කම්කරු ජනතාවට තිබෙන ප්‍රශ්න පැහැදිලිව අවංකව, හොඳින් තේරුම් ගන්නට පුළුවන් හොඳ හිතක් එතුමාට තිබුණේ නිසයි.

අද අප අතරින් ඇත් වුනත් මේ රටේ කම්කරු ඇමතිවරුන් අතරින් කම්කරු ජනතාවට අති විශාල සේවයක් කළ ඇමතිවරයෙක් හැටියට ගරු කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමාගේ නාමය අපේ ඉතිහාසයේ ලියැවෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමා කීවා වගේ අමාත්‍යාංශයේ වැඩකටයුතු වලදීත්, මහියංගන ආසනයේ වැඩකටයුතුවලදීත් සෙනෙවිරත්න මැතිණියගේ පුරුණ සහයෝගය එතුමාට ලැබුණා. ඒ වාගේම මම පොද්ගලිකව දන්නා නිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ විශේෂ සහයෝගය හා උපකාරයත් එතුමාට ලැබුණේ බව මම මතක් කරන්නට කැමතියි. අසහිතයෙන් ඉන්න අවස්ථාවේදීත් එතුමාට මේ විධියේ උදර සේවයක් කරන්නට පුළුවන්කම ලැබුණේ ඒ නිසයි. නියෝජ්‍ය ප්‍රාදේශීය සංවර්ධන ඇමති බදුල්ලේ ගරු මන්ත්‍රීතුමාත් විනාඩි සීපයක් කථා කරන්නට බලාපොරොත්තුවෙන් සිටින නිසා මම මේ අවස්ථාවේදී මට වඩා දීර්ඝ වශයෙන් කථා කරන්නට යන්නේ නැහැ. එතුමා සමග සිටි කාලයේදී එතුමාගේ නියෝජ්‍ය ඇමතිවරයා හැටියට මට ඒ අමාත්‍යාංශයේ ඕනෑම කටයුත්තක් කරන්නට එතුමා අනුබලය දී තිබුණා. එතුමාත් මමත් කටදවත් තරහක් ඇති කරගත් ඇමතිවරයෙකුත් උප ඇමතිවරයෙකුත් නොවෙයි. මේ සහා ගර්භයෙන් පිටවී එන පැත්තේ බැකුවේ එතුමා වාඩි වී සිටින වේලාවට මමත් එතුමා ළඟින් වාඩිවී සිටින විට මේ ඇමතිතුමාත් නියෝජ්‍ය ඇමතිතුමාත් එකට එක්කා සුව වි මොනවාද මේ කථා කරන්නේ කියා සමහර ගරු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් පුදුමයෙන් වගේ අප දිනා බැලූ වග තමුත්තාත්සේ දන්නවා. එතුමා ඒ තරම් යහපත් සිතක් තිබුණු, යහපත් ගතිගුණ තිබුණු ඇමතිතුමෙක්. ආධිමිබරයක් කියා එකක් තිබුණේ නැහැ. එවැනි වීර පුත්‍රයෙක් අප අතරින් සදහටම ඇත් වුණා. ඒක ස්වභාව ධර්මයයි. අපට කරන්නට දෙයක් නැහැ. අප කාටත් ඒක අයිති වෙනවා. තමුත් එතුමා අප අතරින් වුණේ නිසම වීර පුරුෂයෙක් හැටියටයි. ඒ අප අතරින් ඇත් වුණේ සිංහල ජනතාව ගැන, අපේ රටේ ඒකීය භාවය ගැන පුදුම විධියේ කැත්කුමක් තිබුණු ඇමතිවරයෙක්. එම නිසා දිවංගත ගරු සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන මේ අවස්ථාවේදී එතුමා වෙනුවෙන් මගේ හෘදයාංගම ශෝකයද එතුමාගේ දයාබර බිරිඳ ඇතුළු දරු පවුලට දන්වා යවන ලෙස තමුත්තාත්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින අතර එතුමාට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම නිතඬ වෙනවා. සතුනියි.

**ආර. එම්. අබේකෝන් මහතා (මොණරාගල දිසා ඇමතිතුමා)**  
 (නිල. නැම. නැම. අබේකෝන් — මොණරාගල දිසා මහාමාත්‍ය ආභාසනා)  
 (Mr. R. M. Abeckoon - District Minister, Monaragala)

ගරු කථානායකතුමනි, කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමාගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන මේ අවස්ථාවේදී මමද අදහස් ස්වල්පයක් ප්‍රකාශ කිරීමෙන් ඊට සම්බන්ධ වියයුතුයයි කල්පනා කරනවා.

සෑම අංශයකින්ම උච්ච ප්‍රදේශයේ සංවර්ධනයට, දියුණුවට හා ප්‍රගතියට කටයුතු කළ විරෝධාර දේශ ප්‍රේමී රාජී හිතෙන්ම පුද්ගලයෙක් හැටියට කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමාගේ නාමය ඉතිහාස ගත වන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කළයුතුව තිබෙනවා. එතුමාගෙන් සිදුවූ උදර සේවාවන් එකක් එක විසතර කිරීමට කාලය මද බැවින් මෙම ගරු සහායේදී ගරු අගමැතිතුමාගෙන් හා ගරු ඇමතිවරුන්ගෙන් එතුමා සම්බන්ධයෙන් කියැවුණු අදහස් සියයට සියයක්ම අනුමත කරන අතර, එතුමාගේ බිරිඳ ඇතුළු දරු පවුලට අපගේද ශෝකය දන්වා යවන ලෙස ඉල්ලා සිටීමත් මට මේ අවස්ථාවට ලබා දීම ගැන තමුත්තාත්සේද සතුනිවන වෙමින් මම නිතඬ වෙනවා.

**ඩී. වින්සන්ට් ඩයස් මහතා (නියෝජ්‍ය ප්‍රාදේශීය සංවර්ධන ඇමතිතුමා)**  
 (නිල. නැම. ඩී. ඩයස් — ආර්. ජේ. ප්‍රාදේශීය අමාත්‍ය ආභාසනා)  
 (Mr. D Vincent Dias - Deputy Minister of Regional Development)

ගරු කථානායකතුමනි, උච්ච විසු ශ්‍රේෂ්ඨ ජනතායකයකුගේ, කම්කරු නායකයකුගේ අභාවය ගැන ශෝකය ප්‍රකාශ කරන මේ අවස්ථාවේදී අපේ පවුලේ හිතවෙකු වශයෙන් සිටි එතුමාගේ අභාවය ගැන මගේද ශෝකය මේ ගරු සහාය තුළින් එතුමාගේ පවුලට දන්වා යැවීමට අවස්ථාව ලැබීම ගැන මම ඉතාමත් සන්තෝෂ වෙතවා.

මේ ගරු සහායේ මැති ඇමතිවරුන් එතුමාගේ සේවය ගැන දීර්ඝ වශයෙන් විසතර කරන්නට යොදුණා. මම මේ අවස්ථාවේදී කැරුණු සදහන් කරන්නට බලාපොරොත්තුව වන්නේ වර්ෂ 1970 - 1977 කාලය තුළදී මා දුටු, මට හමු වූ චිත්‍ර කපිතාන් සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමා ගැනයි. 1960 මාර්තු මාසයේත් ජූලි මාසයේත් මන්ත්‍රීවරයෙක් හැටියට තේරී පත්වුණු සී. පී. ජේ. සෙනෙවිරත්න මැතිතුමා මූලිකම නියෝජ්‍ය ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කරද්දී ගොවි කම්කරු ජනතාවටත්, උඩරට ප්‍රදේශයටත්, විශාල සේවයක් සිදු කළා. අවුරුදු ගණනාවක් මන්ත්‍රීවරයෙක් හැටියටත් නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියටත් කටයුතු කළ එතුමා වර්ෂ 1970 - 1977 කාලය තුළදී ඉතා දුක්මුසු ජීවිතයක් ගත කළ දේශපාලන නායකයෙක් හැටියට හදුන්වන්නට පුළුවනි. 1970 වර්ෂයේත් මෙපිට අවුරුදු ගතක කාලය තුළ එතුමා ගත කළ ජීවිතය ගැන කල්පනා කර බලන විට මේ වීර පුරුෂයා ගැන මට පුදුම හිතෙනවා. එතුමා ඉතාමත් නිහතමානී, අවංක, පිරිසුදු දේශපාලන ජීවිතයක් ගත කළ මහත්මයෙක්. කුරුණෑගල සිට මහියංගනයටත්, මහියංගනයේ සිට බදුල්ලටත් ගමනාගමනය සඳහා තමන්ගේ මෝටර් රථයට අවශ්‍ය පැවුල් ප්‍රමාණය ගැනීමටත් අමාරු තරම් දුෂ්කර ආර්ථික තත්ත්වයකයි. එතුමා එද ජීවත් වූණේ. ඒ අනුව කල්පනා කර බලන විට එතුමා කොපමණ පිරිසිදු දේශපාලන ජීවිතයක් ගත කළ කෙනෙක්දයි පැහැදිලිව පෙනියන්නවා ඇති.

එතුමා අපේ පවුලේ ඉතාමත් සුහද කලාණ මිත්‍රයෙක්. මම දේශපාලනයේ හය හතර ඉගෙන ගත්තේ එතුමාගෙන්. බදුල්ලෙහි වූ එතුමාගේ කාර්යාලයේදී එතුමා ගෙන ගිය ක්‍රියා කලාපය දෙස එද මම තරුණයෙක් හැටියට එම කාර්යාලයට ගිහිල්ලා වාඩිවෙලා බලාගෙන හිටියා. එතුමාගේ ක්‍රියා කලාපය ආදර්ශයට ගැනීම තුළින් තමයි. මගේ දේශපාලන ජීවිතය ඇරඹුණේ. මම එම ප්‍රදේශයේ දේශපාලන කටයුතු කරන අවස්ථාවේදී මා දේශපාලන වශයෙන් ගන්නා ගැම පියවරකදීදී එතුමා ශ්‍රේෂ්ඨ පියෙක් හැටියට මට අවවාද අනුශාසනා කළා. දේශපාලන ජීවිතයෙන් හැටියට අපේ ප්‍රදේශයේ දියුණුවට අපේ ප්‍රදේශයේ ප්‍රගතියට විශාල සේවයක් කළ එතුමාගේ විශේෂිත බදුල්ල ප්‍රදේශයටත් ලංකාවේ ජනතාවටත් දරා ගත තොහැකි ශෝකයක් බව මම ප්‍රකාශ කරන්නට ඕනෑ.

ගරු කථානායකතුමනි, මා වැඩි වේලාවක් කථා කරන්නට බලාපොරොත්තුව වන්නේ නැහැ. මහියංගන ප්‍රදේශයේ අලුතෙන් ඉදි වන මහවැලි කලාපය තුළ එතුමාගේ ඒ ශ්‍රී නාමය විරාත් කාලයක් වැජඹීම පිණිස මහවැලි සංවර්ධනය පිළිබඳ ගරු ඇමතිතුමා කළ යෝජනාවට මගේද සම්පූර්ණ සහයෝගය මේ අවස්ථාවේදී පළ කරන අතර, අපගේ බදුලු ජනතාවගේ බලවත් ශෝකය ගරු සෙනෙවිරත්න මැතිණියටත් ඒ දරුවන්ටත් ප්‍රකාශ කරන හැටියට මම එතුමාගෙන් ඉල්ලමින් මගේ කථාව අවසාන කරනවා.



කථානායකතුමා  
(ආරාධනාකරු) (Mr. Speaker)

ගරු පී. පී. ජේ. ඩෙනිල් ප්‍රනාන්දු මහතාගේ අභාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයෙන්ම කරන ලද හේක ප්‍රකාශ අනුමත කිරීමට මම කැමැත්තෙමි. අද දින රැස්වීමට අදාළ නිල වාර්තාවෙහි පිටපතක් විශේෂයෙන්ම පත්වූ පවුලේ අය වෙත යවන මෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම්ට කියවනුයේය.

**කල්තැබීම**  
**ඉத்தිභවය**  
**ADJOURNMENT**

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(ති. රු. ආර්. ඩෙන්සන් පෙරේරා)  
(Mr. M. Vincent Perera)

I move,

“That the Parliament do now adjourn.”

ප්‍රශ්නය සහතික කිරීමට සූදානම් වීම.  
විචාරණය කිරීමට පෙරහිමි.  
Question proposed.

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා (කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමතිතුමා)  
(ති. රු. ආර්. ඩෙන්සිල් පෙරේරා — ආයුධ සම්ප්‍රදාය, විද්‍යා සහ විද්‍යාත්මක ප්‍රශ්න විසඳීමේ කමිටු)  
(Mr. N. Denzil Fernando— Minister of Industries & Scientific Affairs)

Mr. Speaker, I wish to reply to the question raised by the hon. Member for Attanagalla on the Adjournment Motion yesterday.

කථානායකතුමා  
(ආරාධනාකරු) (Mr. Speaker)

The question was raised yesterday ?

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා  
(ති. රු. ආර්. ඩෙන්සිල් පෙරේරා)  
(Mr. N. Denzil Fernando)

Yes, this question was raised during the Adjournment Debate yesterday. This is the reply.

It has not been entrusted to a private foreign company. Hence the other questions do not arise.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. රු. ලක්ෂ්මන් ජයකොඩි)  
(Mr. Lakshman Jayakody)

Sir, discussions are going on in regard to this matter. Discussions were held with a Swedish organization. If the Minister comes here and says that it is not true, then I think there is something radically wrong. We know that discussions have been going on. Is the Hon. Minister denying the fact that the Plywoods Corporation is having discussions with a Swedish firm to hand over the management to them ? If that is not so, say “No”, that you are not going to have it. Let the Hon. Minister give us that categorical answer.

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා  
(ති. රු. ආර්. ඩෙන්සිල් පෙරේරා)  
(Mr. N. Denzil Fernando)

I will answer that question. I am willing to have a discussion even with the hon. Member or any one else. But we have to take a decision. Once we take a decision we will inform this House.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. රු. ලක්ෂ්මන් ජයකොඩි)  
(Mr. Lakshman Jayakody)

Discussions are going on. I just want to find out –

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා  
(ති. රු. ආර්. ඩෙන්සිල් පෙරේරා)  
(Mr. N. Denzil Fernando)

I am willing to discuss matters even with the hon. Member. We will inform this House if and when we take a decision.

කථානායකතුමා  
(ආරාධනාකරු) (Mr. Speaker)

Order, please !

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(ති. රු. ලක්ෂ්මන් ජයකොඩි)  
(Mr. Lakshman Jayakody)

Sir, underhand discussions are going on.

කථානායකතුමා  
(ආරාධනාකරු) (Mr. Speaker)

Order, please ! The hon. Deputy Chairman of Committees will now take the Chair.

අනතුරුව කථානායකතුමා මූලාසනයෙන් ඉවත්වූයෙන්, නියෝජ්‍ය කාරක සභාපතිතුමා [එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා] මූලාසනාරූඪ විය.

අදහස් පිටුපස, ආරාධනාකරු අවසන් අවස්ථාවකින් අනතුරුව, ලැබූ පිරිසිදු තැබීමක් [ති. රු. ආර්. ඩෙන්සිල් පෙරේරා] තැබීමක් වූයේය.

Whereupon MR. SPEAKER left the Chair, and MR. DEPUTY CHAIRMAN OF COMMITTEES [MR. EDMUND SAMARAWICKREMA] took the Chair.

මර්වින් ජේ. කූරේ මහතා (පානදුර)  
(ති. රු. මෙවින් ජේ. කූරේ — පානදුර)  
(Mr. Mervyn J. Cooray—Panadura)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, සිතේර් ආයතනය පිළිබඳව යම් යම් ප්‍රකාශන, ප්‍රවෘත්ති හා දැක පහලවීමේ කටයුතු ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වී තිබේ. ඒ නිසා මේ ප්‍රශ්නය ගරු ධීවර ඇමතිතුමාගෙන් ඇසීමට මේ අවස්ථාවේ මම තමුත්තාත්ඤයේ අවසරය පතනවා.

සිතේර් ආයතනය පිළිබඳව හා එම අධිකාරිය පිළිබඳව නොයෙක් කටකතා පුවත්පත්වල පළ වී ඇති අතර ජනතාව අතරද නොයෙක් ප්‍රචාරයක් පළ වී ඇත. ගරු ධීවර ඇමතිතුමා මේ පිළිබඳව ප්‍රකාශයක් කරන්නේද ? නොඑසේ නම් මන්ද ?

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා  
(ති. රු. ආර්. ඩෙන්සිල් පෙරේරා)  
(Mr. N. Denzil Fernando)

That is *sub judice* and as such the hon. Member cannot ask that question.



මන්ත්‍රීවරයෙක්  
(අங்கத்தவர் ஒருவர்)  
(A Member)

Who says so ? It is not *sub Judice*. It is not before courts.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්ය)  
(Mr. Lakshman Jayakody)  
Is it *sub judice* ?

නියෝජ්‍ය කාරක සභාපතිතුමා  
(ලැ. පී. ජයවර්ධන මහතා)  
(The Deputy Chairman of Committees)

Anyway, hon. Member for Attanagalla may speak now.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්ය)  
(Mr. Lakshman Jayakody)

Sir, I have asked a question from the Hon. Deputy Minister of Plan Implementation pertaining to the transfer of Dr. Mervyn de Silva, a Planning Officer, from the Plan Implementation Ministry to the Kachcheri, Trincomalee as a Planning Officer. I am sorry the Hon. Deputy Minister is not here, because it is an important matter and he should have been here. But I wonder whether he knew that we were going to adjourn at 12 noon today. Anyway, I would like this to go on record and he can give me the answer tomorrow. Now, I wish to table a list of letters, but I would like them to be public documents and as such they must be kept in our library\*. I do not want them to go into Hansard, because I know these things would never go into Hansard now and all the valuable relevance in them will also get lost.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා  
(ලැ. පී. ජයවර්ධන මහතා)  
(The Deputy Chairman of Committees)

Order, Please ! Will the House agree to go on for a few more minutes ?

මන්ත්‍රීවරු  
(අங்கத்தினර්)  
(Members)  
Aye.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති. ල. ලක්ෂ්මන් ජයාචාර්ය)  
(Mr. Lakshman Jayakody)

Therefore, I would like these to be kept there. But I want to make the point that this gentleman is a very important scientist, a scientist who has been in the public service for the last twenty odd years with only one more year to go on retirement, and I went to tell you that there has been a gradual vendetta against this gentleman, because he holds certain views pertaining to certain scientific theories which are not in agreement

\* පුස්තකාලයේ තබා ඇත.  
தூணியைத்தில் வைக்கப்பட்டுள்ளது.  
Placed in the Library.

with some of the ideas of some of the officers in the Planning Ministry. Therefore, what has happened is they have sent this important person from there to Trincomalee. Now, if I ask them the question "Are you prepared to transfer him back ? They will, say, "No". I know they will say that, and if I ask them why it is so, they will say, "Trincomalee is an important place". I know that will be their answer. So I am giving you the answer. But I want this document to be kept in the Library or any place there where the public can see it. I request that to be done mainly because it must catch the public eye. Once it catches the public eye then at least something will happen. So at least let us try it that way.

What was the reason for him to be transferred ? It is because he has contacted his Minister that is the President, directly because the President wanted him to do so. The President wanted him to do so by telephone and if there is any problem to please let him know, and when he did that he has been charged for doing so. Therefore, this type of thing must stop there or they must lay down rules and regulations to say that it should not be done. I am not holding this against His Excellency the President. But I certainly hold it against certain officers who are there and who are trying to do this sort of thing. Therefore I will table these documents, all the papers in connection with what has happened from the day he raised a certain scientific matter up to the date of his transfer.

Then, there is also another document which I would like to table. It is a letter which he sent to the President of the Sri Lanka Association for the Advancement of Science.\* There again, you would see that he has raised this problem before them and it is now being discussed by the scientists of this country, and they are very happy that His Excellency the President is now even having an important person like Dr. Cyril Ponnampereuma as scientific advisor to him. I hope this letter catches even Dr. Cyril Ponnampereuma's attention and he takes up this matter and sees whether it is advisable to have a person of Dr. Mervyn de Silva's calibre in a distant place like Trincomalee. Sir, he has no work to do there, he is just idling. He is living in the church premises. He goes to office regularly, but he has absolutely nothing to do there. He has absolutely nothing to do there. I was told only the other weekend that he had to find some water bowsers to be despatched to some of the areas. Now this is the job a planning officer of Mr. Mervyn de Silva's calibre is doing ! How can this country run well when the administration is broken down ? At least this type of thing must stop at some point. Mr. de Silva is 54 years of age and is asking for that transfer but nothing is being done.

\* පුස්තකාලයේ තබා ඇත.  
தூணியைத்தில் வைக்கப்பட்டுள்ளது.  
Placed in the Library.



The last matter which I have to raise is that the deployment of staff in the District Planning Unit is as follows ; eight of the 24 districts are headed by Deputy Directors among whom seven are from the Sri Lanka Administrative Service and only one from the Planning Service. 13 of the 24 districts are headed by Assistant Directors among whom nine are from the Sri Lanka Administrative Service and four from the Planning Service. Three out of the 24 districts are headed by mere Planning Officers. Sir, they are only planning officers. Therefore, I want to bring this to your notice. In the Planning Ministry sub-offices there are only three planning officers who are serving in the 24 districts. All the other areas are being handled by Assistant Directors or Deputy Directors who are being recruited from the SLAS. Just imagine Sir, why this was done to this gentleman. That is why I say it is vindictiveness. There was the famous "කහි වෙරෙහ වෙරාහි" I hope this will also catch your eye. You must never have "වෙරෙහ" on this type of thing. I hope this will also catch the eye of His Excellency. I request the Secretary to submit—there is special provision – through you, to His Excellency and get His Excellency to read it and accede to my plea of getting him back to Colombo because he has only one year more to serve and also let the injustice that has been done to him be remedied.

අ. කා. 12. 06

වෙසට්ස් පෙරේරා මහතා (ධීවර ඇමතිතුමා)  
 (කී. ෆෙස්ටස් පෙරේරා — கட்டுநெடுமுடி அமைச்சர்)  
 (Mr. Festus Perera—Minister of Fisheries)

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, පානදුරේ ගරු මන්ත්‍රීතුමා (මර්ටින් ඊ. කුරේ මහතා) "සි - තෝර්" ආයතනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇසුවා. ඒ ආයතනය අද රුපියල් දසලක්ෂ 100 ත්, 200 ත් අතර වටිනාකමක් ඇති ආයතනයක්. සෑහෙන කාලයක් තිස්සේ ඒ ආයතනයේ පාලනය ගෙන ගියේ අධ්‍යක්ෂ මණ්ඩලයක් මගිනුයි. නිල බලයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වුණු රජයේ නිලධාරීන් එහි සිටියා. ධීවර අමාත්‍යාංශයේ ලේකම්, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ නියෝජිත මහත්මයාණන්, වරාය අධිකාරියේ සහායකවරු, යාපනයේ දිසාපති හැටියට කටයුතු කළ යෝග්‍යතම දෙපාර්තමේන්තු මහතා ආදීන් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වී සිටියේ නිල බලයෙනුයි. ඒ අමතරව, තෝර්වේ රජයට සම්බන්ධ තැනි ඒ රටේ නොයෙකුත් ආයතනවල නියෝජිත මහතුන් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටියා. ඒ ආකාරයට "සි - තෝර්" ආයතනයෙන් ධීවර ක්ෂේත්‍රයේ විශාල වැඩ කොටසක් කෙරී ගෙන ආවා.

එසේ ඒ ආයතනයෙන් විශාල සේවයක් කෙරී ගෙන එන අතර ලහකදි මට පැමිණිලි ලක් ලැබුණා. ඒ ආයතනය තුළ විශාල වංචාවක් සිදු වී තිබෙනවාය කියා. ඒ නිසා මම ඒ ගැන සොයා බැලුවා. ඒ සොයා බැලීමේදී මට දැන ගත්ත ලැබුණා, පහත සඳහන් තොරතුරු :

1982 සැප්තැම්බර් මාසය වන විට ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ තුන් දෙනෙක් හැර අනෙක් සෑම අධ්‍යක්ෂවරයකුටම හදිසියේ ඒ තනතුරු අහිමි වී ගොස් තිබෙනවා. ඒ අධ්‍යක්ෂ තනතුරු ඒ අයට අහිමි වූණේ කෙසේදැයි අපි දැන් සොයාගෙන යනවා. මම සමහර අධ්‍යක්ෂවරුන්ගෙන් ඇහුවා, ඒ අයට අධ්‍යක්ෂ තනතුරු තැනි වූණේ කොහොමද කියා. තමන්ගේ තනතුරු හදිසියේ තැනි වීම ගැන ඒ අයට පුදුම වෙනවා. [බාධා කිරීමක්] මව්, කාක්කො ගෙන ගිහිත්.

"සි-තෝර්" ආයතනයේ නිලධාරියකුන්—එහි සිටි මුදල් කළමනාකරු— හදිසියේ අධ්‍යක්ෂ තනතුරකට පත් කර තිබෙනවා. ඔහුත් සමඟ ඉතිරි වී සිටින්නේ අධ්‍යක්ෂවරු දෙදෙනෙක් පමණයි. එහිත් එක් කෙනෙක් අපේ ධීවර

අමාත්‍යාංශයේ ලේකම්. අනෙක් අධ්‍යක්ෂවරයා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්. මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ආචාර්ය ආර. මහාලිංගසිටි මහතාට අධ්‍යක්ෂ තනතුර අහිමි වූණා. වරාය අධිකාරියේ සහායකවරුන්ට අධ්‍යක්ෂ තනතුර අහිමි වූණා. යෝග්‍යතම දෙපාර්තමේන්තු මහතාට අධ්‍යක්ෂ තනතුරු අහිමි වූණා. සර්වෝදය ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි නියෝජිත මහතාට අධ්‍යක්ෂ තනතුර ඉබේම අහිමි වූණා.

ලක්ෂමන් ජයකොඩි මහතා  
 (කී. ල. ලක්ෂ්මන් ஜலகமொடி)  
 (Mr. Lakshman Jayakody)

සර්වෝදය මාච් අල්ලන්තේ නැහැ. යෝග්‍යතම දෙපාර්තමේන්තු මහත්මයාණන් මාච් අල්ලන්තේ නැහැ.

වෙසට්ස් පෙරේරා මහතා  
 (කී. ෆෙස්ටස් පෙරේරා)  
 (Mr. Festus Perera)

ඒ ව්‍යවස්ථාව අනුවයි, අධ්‍යක්ෂවරුන් පත් කෙරෙන්නේ. ව්‍යවස්ථාව අනුව සර්වෝදයෙහුන් අධ්‍යක්ෂවරයෙක් ඉන්න ඕනෑ. යෝග්‍යතම දෙපාර්තමේන්තු මහතා අධ්‍යක්ෂ තනතුරට පත් වූණේ යාපනයේ දිසාපති වශයෙන් නිල බලයෙනුයි. ඒ අයගේ අධ්‍යක්ෂ තනතුරු ඉබේම තැනි වී ගොස් තිබෙනවා. ඒ, එක ප්‍රශ්නයක්.

ඒ තනතුරු තැනි වන්න කලින්—1977 දී—ගිවිසුමක් ඇති වී තිබෙනවා. ඒ ගිවිසුමේ කොපියක් මා ලඟ තිබෙනවා. ඒ කොපිය මම සභාවට ඉදිරිපත් කරනවා. \*මේ ගිවිසුමේ හැටියට තෝර්වේ රටේ ජනතාව ලංකාවේ ජනතාවට විශාල ආධාර කොටසක් දී තිබෙනවා. ලංකාවේ ජනතාවට කීටිවෑම ඒක අයිති ආණ්ඩුවටයි. ඒක විශාල මුදලක්. ඒ ගිවිසුමේ හැටියට, අයිස් යන්ත්‍රාගාර, බෝට්ටු ආගත, මාදු දැල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ආදී වශයෙන් විශාල වැඩ කොටසක් සකස් කර, ක්‍රියාත්මක කිරීම හාර දී තිබෙනවා. සීතෝර් ආයතනයට. සීතෝර් ආයතනය ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් හාරකාරත්වය ඇතුළු මෙය ක්‍රියාත්මක කරන්න හාරගෙන තිබෙනවා.

මේ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ, දැන් සිටින මුදල් ඇමති, රොනී ද මැල් මහත්මයා, ඒ වගේම මට පෙර සිටි ධීවර ඇමති එස්. ද එස්. ජයසිංහ මහත්මයා, ඒ වගේම ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමති, නයිත මරික්කාර මහත්මයා. ඒ අමතරව තෝර්වේ රට වෙනුවෙන් ආකා සිටෝස් මහත්මයා. මේ ගිවිසුම අනුව තවත් කොන්දේසි කිහිපයක් තිබෙනවා. එක කොන්දේසියක් නමයි. මම මුලින් කීව්වා වාගේ, මේක ක්‍රියාත්මක කිරීම. ඒඩ් ප්‍රෝග්‍රැම් තැන්පත් වී ඒඩ් පැකේජ එක ක්‍රියාත්මක කිරීම සීතෝර් ආයතනයට හාර දී තිබෙනවා. තවත් කොන්දේසියක් තිබෙනවා : ඒ අනුව රජයෙන් අධ්‍යක්ෂවරුන් තුන් දෙනෙක් මෙයට පත්වෙන්නට ඕනෑ. ඒ වගේම තෝර්වේ රටේ රජයට සම්බන්ධ තැනි ඒ ආයතනවල අධ්‍යක්ෂවරුන් තුන් දෙනෙක් ද මේකට පත්වෙන්නට ඕනෑ. ඒ වගේම මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න ලංකා රජයෙන් සෑහෙන මුදලක් දෙන්නට ඕනෑ. දේශීය වශයෙන් යන විදාදම ලංකා රජයෙන් දරන්නට ඕනෑ බව මේ ගිවිසුමේ සඳහන් වී තිබෙනවා.

මට දැන් හමුවී තිබෙනවා මේ සම්බන්ධ ලියවිලි කිහිපයක්. මේ ගිවිසුම මෙහෙම ක්‍රියාත්මක වන අතර—මේ අධ්‍යක්ෂවරුන් අයිති කළාද, අයිති වෙනවාද මම දන්නේ නැහැ. ඒ අය ඉබේ වැටී තිබෙනවා. ඒ අතර—මේ ආයතනය මහා සහා රැස්වීම් දෙකක් කැඳවා තිබෙනවා. එකක් කැඳවා තිබෙන්නේ 1982 නොවැම්බර් 5 වැනිදා, උදේ 10.30 ට. මේ මහ සහා කැඳවා තිබෙන්නේ ලියාපදිංචි කළ කාර්යාලයට නොවෙයි, වෙනත් ගෞරවයටයි. මේ ගෙයි නොමිලය තිබෙනවා ; කොළඹ 3, පස්වැනි පටුමේ අංක 16. මේක මේ ලියාපදිංචි කළ කාර්යාලය නොවෙයි. මම දන්නේ නැහැ ගේ කාගෙද කියා. අපි විකක් සොයා බලන්නට ඕනෑ. අන්තර්ගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) දන්නවාද දන්නේ නැහැ.

ලක්ෂමන් ජයකොඩි මහතා  
 (කී. ල. ලක්ෂ්මන් ஜலகமொடி)  
 (Mr. Lakshman Jayakody)

මම ඔය ගෙවල්වලට, යන්නේ නැහැ.

\* ප්‍රජනකාලයේ තබා ඇත.  
 துள்ளியெழுந்தில் சைவக்கப்பட்டுள்ளது.  
 Placed in the Library.



ෆෙස්ටස් පෙරේරා මහතා  
(ශ්‍රී. පෙරේරා පෙරේරා)  
(Mr. Festus Perera)

රැස්වීම පවත්වා යෝජනාවක් ස්ථිර කරගෙන තිබෙනවා. හැබැයි, මේ රැස්වීම පවත්වනු ලබන පෙරෙහි සාමාජිකයන් හැටියට එද කිහිපදෙනෙක් පැමිණ තිබෙන බව. සාමාජිකයින් දෙදෙනෙක් දෙකෙක් පමණ පැමිණ තිබෙනවා. කලින් සිටි සාමාජිකයෝ තොවෙයි, අර්ථ සාමාජිකයෝ කවද මේ සාමාජිකයෝ? කලින් සිටි උදවියගෙන් දෙන්නයි පැමිණ තිබෙන්නෙ. ඒ දෙන්නා, චුලිප් කුමාර් කියන එක්කෙනෙයි තවත් එක්කෙනෙකුයි—තම වශයෙන් මම පසුව කියන්නම—අර්ථ සාමාජිකයෝ කිහිපදෙනෙකුයි පැමිණ තිබෙනවා. ඒ සාමාජිකයින් අතර, එහි සේවකයින් තුන්දෙනෙක් ඉන්නවා. එලයප්පෙරුම කියන එහි සාමාන්‍යාධිකාරී මහත්මයා, පර්නාන්ඩු කියන, පීතූන්ද මැනේපර, වේන්ද්‍ර කියන යාපනේ පැනටරි මැනේපර, මේ තුන්දෙනා හැසියේ සාමාජිකයෝ වෙලා.

ඒ සමගම මට පෙනෙනවා අනුර විරරත්න, ඒ නිලධාරී මහත්මයාගේ අතේ පෙරකලාසි දෙකක් තිබිලා තිබෙනවා. ඒ අනුව ඔහු තවත් දෙදෙනෙක් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. තවත් අධ්‍යක්ෂවරයෙක් පෙරකලාසියක් අරගෙන තවත් කෙනෙකු වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. ඒ අනුව, වැඩි හරියක් එකම ගොඩේ පිරිසක් මේ මහ සභාවට රැස්වෙලා තිබෙනවා. එහෙම රැස්වී මහ සභාවෙන් සම්මත වූ හැටියට යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. සීනෝර් ආයතනය රජයේ ආයතනයක් හැටියට තිබුණේත් මෙම ආයතනය සම්බන්ධව රජයේ ඇමතිවරුන්ට—මේකේ කියලා නැහැ ධීවර ඇමතිය කියලා—Ministers of State—රජයේ ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේදී උත්තර දෙන්නට සිද්ධ වී තිබෙනවා, ඇමතිවරුන් ඒකෙන් ගලවන්නට වුවමනා තියා මෙහි තිබෙන රජයේ සහභාගිත්වය තැනහොත් රජයේ අයිතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර අනෙකුත් අධ්‍යක්ෂවරුන්ගේ පොද්ගලික ආයතනයක් බවට මේක පත් කරන්නට ඕනෑය කියා තීරණයක් අරගෙන තිබෙනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාජයෝ)  
(Mr. Lakshman Jayakody)

ඒ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කළේ කවුද? අධ්‍යක්ෂ මණ්ඩලය අයිති කළේ කවුද?

ෆෙස්ටස් පෙරේරා මහතා  
(ශ්‍රී. පෙරේරා පෙරේරා)  
(Mr. Festus Perera)

ඒ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කල කෙනෙක් නැහැ. තමුත් මට පෙනෙනවා කලින් අධ්‍යක්ෂවරුන් පත් කරද්දී ඇමතිවරු අධ්‍යක්ෂවරුන් පත් කර තිබෙන බව. ධීවර ඇමතිවරයා ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා අධ්‍යක්ෂ වරයකු වශයෙන් පත් කර තිබෙනවා. ලේකම් තැන්තම් වෙන කෙනෙකු පත් කර තිබෙනවා. කෘෂිකර්ම ඇමතිවරයා තවත් අධ්‍යක්ෂවරයකු පත් කර තිබෙනවා. මය විධියට ඒ ඒ අමාත්‍යාංශවලින් අධ්‍යක්ෂවරුන් පත් කර තිබෙනවා. තමුත් පසුව ඒවා ඔක්කොම ඉබේම වෙනස් වී තිබෙනවා. ඒ අධ්‍යක්ෂවරුන්ගේ නිල තත්ත්වය තැනහොත් රජයට තිබෙන සම්බන්ධ තාවය මෙතැනින් සම්පූර්ණයෙන් අයිති කරන්නට තීරණයක් ගන්නා.

They had to take away their official capacity.  
ඒ අයගෙන් නිල තත්ත්වය අයිති කර මෙම ආයතනය ඒ අධ්‍යක්ෂවරුන්ගේ පොද්ගලික දේපලක් හැටියට පවත්වාගෙන යාමට තීරණයක් ගන්නා.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාජයෝ)  
(Mr. Lakshman Jayakody)

එහෙම නම් ඒක නිත්‍යානුකූල නැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා  
(ශ්‍රී. පෙරේරා පෙරේරා)  
(Mr. Festus Perera)

නිත්‍යානුකූල නැහැ. මේක ලොකු වැඩවක්. ඉතිහාසය දෙස බලන විට මේක යෝජනාදායකයන්ගේ සිද්ධියටත් වඩා ලොකු වැඩවක් හැටියටයි මට පෙනෙන්නේ. කෝටි ගණනක්.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ශ්‍රී. ලක්ෂ්මන් ජයාජයෝ)  
(Mr. Lakshman Jayakody)

මේ ගැන සාමාන්‍යයෙන් තමුත්තාත්තේ දැනගෙන තිටියේ නැද්ද? මේ වාගේ දෙයක් කරන්නට යනවාය කියා තමුත්තාත්තේට ලිඛිතව දැනුම් දුන්නේ නැද්ද?

ෆෙස්ටස් පෙරේරා මහතා  
(ශ්‍රී. පෙරේරා පෙරේරා)  
(Mr. Festus Perera)

කිසිම දැන්වීමක් නැහැ.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා  
(ශ්‍රී. ජයවර්ධන ජයවර්ධන)  
(The Deputy Chairman of Committees)

Order, please! Hon. Member for Attanagalla, will you please listen to the Hon. Minister?

ෆෙස්ටස් පෙරේරා මහතා  
(ශ්‍රී. පෙරේරා පෙරේරා)  
(Mr. Festus Perera)

අත්තනගල්ලේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය හරි. අත්තනගල්ලේ මන්ත්‍රීතුමා මට කලින් සීනෝර් ආයතනය ගැන පාර්ලිමේන්තුවේදී මට යම් යම් දේවල් දැනවා තිබෙනවා. එසේ දැන්වූ සෑම අවස්ථාවකදීම මා මගේ යුතුකමක් හැටියට මගේ අමාත්‍යාංශයේ ලේකම් හැටියට සිටි ඒ පුද්ගලයා කැඳවා ඒවා ගැන ඇසුවා. අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා මගෙන් මේ වාගේ ප්‍රශ්නයක් ගැන ඇසුවා. මේ සම්බන්ධව දෙන පිලිතුර කුමක්දැයි මා ඔහුගෙන් ඇසුවා. ඒ සෑම විටකම "එහෙම කිසිම දෙයක් නැහැ, ඒක සාමාන්‍යයෙන් පසුගිය කාලයේ පවත්වාගෙන ගියා වාගේ පවත්වාගෙන යනවා, දූෂණ තිබෙනවාය කියන්නේ බොරු. කිසිම කරදරයක් නැතිව ඒක බොහොම හොඳින් පවත්වාගෙන යනවා" කියන වාර්තාව මට ඉදිරිපත් කර තිබෙනවා.

ඒලගට දැන් මේ සම්මත කල යෝජනාව ඉදිරිපත් කර ඒ සම්බන්ධව වැඩ පටන් ගන්නා. ඒක පොද්ගලික ආයතනයක් හැටියට ගෙන යාමේ වැඩ පටන් ගන්නා. ඒ සම්බන්ධව එම ආයතනයෙන් ලේකම් විසින් එක් සාමාජිකයෙකුට යවන ලද ලියවිල්ලක් මට පෙනෙනවා. මා ඒකක් ඉදිරිපත් කරනවා මේ සභාවට. මම එය කියවන්නම්.

"REVISION OF MEMORANDUM AND ARTICLES OF ASSOCIATION OF CEY-NOR DEVELOPMENT FOUNDATION LTD.

Further to the telephone conversation our Chairman Mr. Anura Weeraratne had with you regarding the above matter, the following documents are forwarded herewith : . . .

You will note from Article 7 of the Original Articles of Association that provision has been made for the appointment of five Directors by NGU and one each by the Ministry of Fisheries and Ceylon National Freedom from Hunger Committee. As per the revised Article 12A, there are ex-officio Directors appointed by NGU, Ministry of Fisheries, Ministry of Finance and Planning, Sarvodaya Movement and UN Association of Sri Lanka. The Articles should now be revised to provide for the appointment of Directors by NGU and the outgoing Directors without any provision for ex-officio Directors or Government Nominees. These Directors will continue to hold office in their personal capacity. . . ."

කවුද මේක කියන්නේ? ලේකම් ලියනවා දුලිප් කුමාර් කියන සාමාජිකයාට. සම්පූර්ණයෙන්ම රජයේ සම්බන්ධකම් අත්හැර පොද්ගලිකව ඒ උදවිය මෙම ආයතනය හාර ගැනීමට—අයිති කර ගැනීමට—එම යෝජනාව ඉදිරිපත් කර සම්මත කරගෙන තිබෙනවා.



ඒ සමගම මට පෙනෙනවා භාණ්ඩාගාරයේ තියෝජ්‍ය ලේකම් - ඡන්දමුගම මහත්මයා - අනුර විරරත්න මහත්මයාට යැවූ ලියුමක්. දිනය : 1982 සැප්තැම්බර් 8. මම ඒකත් කියවන්නම් :

"Mr. Anura Weeratunga  
Chairman  
CEY-NOR Foundation Ltd.

My dear Anura,

Revision of Memorandum and Articles of Association

I understand that revised Articles of Association are now being framed for the Cey-Nor Development Foundation Ltd. I would like to take this opportunity to remind you that in terms of the letter of intent signed in August 22, 1977, the operation of the Cey-Nor Development Foundation was to be the responsibility of the Board of Governors of whom three were to be appointed by the Government of Sri Lanka and three by NGU of Norway. I shall be glad to have your assurance that this condition is being incorporated in the revised Articles of Association of the Cey-Nor Foundation.

I would like to have an assurance from you that the revised Articles of Association have the concurrence of the NGU."

මය විධියට මේ ලියුමත් තිබෙනවා. මේ එක ලියුමක්වත් සලකා බැලුවේ නැහැ. තනිකර අර යෝජනාව අනුව මේක පොද්ගලික දෙපොළක් හැටියට පරිහරණය කරමින් මේ වැඩ කටයුතු ගෙන ගොස් තිබෙනවා. අන්ත ඒකයි මෙතැන ඇති වුණු සිද්ධිය. මේ වැඩ කටයුතු මෙතෙම කරගෙන යද්දී - මම දැන්ක නැහැ මේ විධියේ දෙයක් මෙහි සිද්ධ වුණාද කියා - අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා මගෙන් ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇසුවේ. ඒ අවස්ථාවේදී මම ඒ අදාළ පුද්ගලයන්ගෙන් කරුණු අහලා එවැනි දෙයක් නැහැ කියලා උත්තර දුන්නා.

ඊට පස්සේ මට ලියවිලි ඇතිව කාරණා අසුවෙලා තිබෙනවා. මම ප්‍රවාහන කොමසාරිස්තුමාගෙන් සහතික පිටපත් ලබාගත්තා. අමාත්‍යාංශයට අයිති වාහන 4 ක් කාගේවත් අනුදැනුමක් තැනිව තනිකර අමාත්‍යාංශයේ ලේකම් අනුර විරරත්න මහතාගේ බලය පිට තනි කැමැත්තට සීනෝර් ආයතනයට හරවා තිබෙනවා. කොමසාරිස්තුමා ප්‍රශ්න කර තිබෙනවා කොනොර්ද මේවා හරවන්නේ, සීනෝර් ආයතනය කියන ආයතනයට මේවා හරවන්නවා නම් මේවාට අදාළ තීරු ගාස්තු ගෙවන්න ඕනෑ නේද කියා. ඒ සම්බන්ධයෙන් රහස්‍යම ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. මේවාට තීරු බදු ගන්න ඕනෑ නැහැ. තීරු බදුවලින් තිදහස්ව බඩු බාහිරාදිය ගෙන්වන්න සීනෝර් ආයතනයට පුළුවන්ය ඒ අනුව මේවා හරවන්නය කියා.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිලධාරී මහත්වරුන් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා මේ වාහන සීනෝර් ආයතනයට හරවන ලෙස බල කලාය කියා. ඒ ප්‍රකාශන කර තිබෙන්නේ සහකාර අධ්‍යක්ෂ ටී. බාලසිංහම්. ප්‍රවාහන නිලධාරී කේ. ජේ. රෝහින් ප්‍රනාන්දු සහ ලිපිකරු ඩී. එන්. ධර්මසේන යන අයයි. ලේකම්තුමා - අනුර විරරත්න මහතා - ඒ අයට කියෝග දී තිබෙනවා මේ වාහන වහාම සීනෝර් ආයතනයට හරවන්නය කියා. මම ඒ ලිපියත් සහායට ඉදිරිපත් කරනවා. ඒවාගේම කොමසාරිස්තුමාගෙන් ලබාගත් සහතික පිටපත් 4 ක් මම සහායට ඉදිරිපත් කරනවා.\*

මෙහි විශේෂ ලක්ෂණයක් තිබෙනවා. ඔහු අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට සම්පූර්ණයෙන්ම රෙකමදරු කරනවා. තියෝග දෙනවා. සීනෝර් ආයතනයේ සභාපති හැටියට අතින් පැත්තෙන් ඉදගෙන ඔහුම ඒවා ලබා ගන්නවා. මේ විධියට තීරු බදු නොගෙවා සීනෝර් ආයතනයට වාහන රාශියක් ගෙන්වා තිබෙනවා. මම හිතන්නේ ඇමතිවරයෙකුටවත් එතෙම ගෙන්වා ගන්න බැහැ. වාහන පමණක් නොවෙයි, වෙනත් සෑම භාණ්ඩත් තීරු බදු නොගෙවා ලබා ගෙන තිබෙනවා. මෙසේ ලබාගෙන තිබෙන්නේ කලින් තිබුණු ගිවිසුමේ කොන්දේසි අනුවයි. අයුතු ලෙස ඒ කොන්දේසි පාවිච්චි කර

තිබෙනවා. ඔහු ලේකම්වරයා හැටියට රෙකමදරු කරනවා, තීරු ගාස්තු තැනිව දිය යුතුය කියා. එසේ කර අතතින් සභාපතිවරයා හැටියට ලබා ගන්නවා.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(නිල. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

Who is the Chairman of Sri Lanka-Norway Friendship Association ?

ෆෙස්ටස් පෙරේරා මහතා  
(නිල. பெஸ்தர்ஸ் பெரேரா)  
(Mr. Festus Perera)

මගේ මතකයේ හැටියට තම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙන්න ඕනෑ. මට හරියටම මතක නැහැ. ඉතින් මේ විධියට තීරු ගාස්තු තැනිව වාහන ගණනාවක් අරගෙන තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් තැනිව කට්ටුවක් වාහනයක් පොද්ගලික ආයතනයකට හරවන්න බැහැ. තමුත් ඒකත් හරවාගෙන තිබෙනවා. දැන් අපට පෙනී යන්නවා, මේ පිළිබඳව වගවිභාග කරද්දී අපට පෙනී යන්නවා. සීනෝර් ආයතනයේ දෙපොළ සිලෝන් රබර් ප්‍රොඩක්ට්ස්-Ceylon Rubber Products-කියන පුද්ගලික ආයතනයට හරවා තිබෙන බව. අමාත්‍යාංශයේ, සංස්ථාවේ නොයෙකුත් දෙපොළ පොද්ගලික ආයතනයකට හරවා තිබෙනවා. මට ගිවිසුමක් අසූවී තිබෙනවා. ඒ ගිවිසුම අනුව සංස්ථාවේ මාළු වෙළඳාම කරන වෙළඳ සැල්, සංස්ථාවට අයිති ඒවා, සීනෝර් ආයතනයට අයිතිය කියා සීනෝර් ආයතනය මගින් ඒවා ආපසු සංස්ථාවට කුලියට දී තිබෙනවා. සංස්ථාවටම අයිති දේවල් සංස්ථාවට කුලියට දී තිබෙනවා. ඒ ගිවිසුම මා ලබා තිබෙනවා. මෙයින් පෙනවා සීනෝර් ආයතනය පාවිච්චි කර තිබෙන්නේ මොකකටද කියා. සීනෝර් ආයතනය පාවිච්චි කර තිබෙන්නේ රජයේ දෙපොළ-මුදල් ආදී දේවල්-සම්පූර්ණයෙන්ම සීනෝර් ආයතනයට ලබාගෙන ඒවා වෙනත් පොද්ගලික ආයතනවලට පවරා දීමටයි. ඒ බව දැන් සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා.

ඒ වගේම තවත් විශේෂ කාරණයක් තිබෙනවා. මෙම ආයතනය පටන් ගෙන තිබෙන්නේ ලාභ නොලබන ආයතනයක් හැටියටයි. තමුත් පසුව මෙය ලාභ ලබන ව්‍යාපාරයක් හැටියට පරිවර්තනය කර තිබෙන බව මට පෙනිනවා. මා ලභ Telex Messages, නොයෙකුත් වාර්තා තිබෙනවා. ලාභවල කෙළවරක් නැහැ. එක සිද්ධියක් පමණක් මම කියන්නම්. දැල් ගබඩාවට තැන්තම් දැල් හරිගස්සක කර්මාන්තශාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය-යාන්, ට්‍රිවයිත් ආදිය-සම්පූර්ණයෙන්ම තීරුබදු රහිතව ගෙන්වීමට බලය දී තිබෙනවා. තමුත් එක් අවස්ථාවකදී ඔහු ලේකම් හැටියට මට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. තීරුබදු කියා සීනෝර් ආයතනය ගෙනයන්න බැරි තත්වයක් තිබෙනවාය කියා. දැන් මට පෙනිනවා සීනෝර් ආයතනයට කිසිම බද්දක් තැනි බව. ගෙන්වන ලද කිසිම භාණ්ඩයකට බද්දක් අය කරලත් නැහැ. එතෙම තම මාළු සම්පූර්ණයෙන්ම නොමඟ යවා තිබෙනවා. මම එක් අවස්ථාවකදී රජයටත් කරුණු ඉදිරිපත් කලා, මේ තීරුබදු කියා කර්මාන්තශාලාව වසා දමන්න සිදු වෙනවාය කියා. මේ විධියට මාළු නොමඟ යවා සම්පූර්ණයෙන්ම සීනෝර් ආයතනයේ දුෂණ සිදු කලා. දුෂණ කිරීම සඳහා සීනෝර් ආයතනය පාවිච්චි කර තිබෙන බව දැන් මේ කරුණුවලින් ඔප්පු වෙනවා.

ඒ වගේම මේ ගැන තවත් විශේෂ කරුණු කීපයක් කියන්න තිබෙනවා. විශේෂයෙන්ම මම මේ සීනෝර් ආයතනය ගැන කීවේ ඒ ආයතනය ගැන මගෙන් ඇසූ නිසයි. මෙතැන යම්කිසි කුමන්ත්‍රණයක් තිබුණු බවත් දැන් මට පෙනෙනවා. දැන් අපි ඒ ගැන පරීක්ෂා කරගෙන යනවා. මොකද ? අතින් අධ්‍යක්ෂවරුන් මොකද කළේ කියන එක ප්‍රශ්නයක්. මේ අනුව කටයුතු කර තිබෙන්නේ සභාපතිවරයා පමණක්ද ? අතින් අධ්‍යක්ෂවරුන් මෙයට සම්බන්ධ කියා සොයා බලන්න ඕනෑ. මෙය මට වගන්ත පුළුවන් දෙයක් නොවෙයි. ඇමතිවරයා හැටියට මා මේ ගැන සොයා බලන්න ඕනෑ. මේ විස්තර මම මුළු රටටම දෙන්න ඕනෑ. එපමණක් නොවෙයි, දුෂණවලට සම්බන්ධ හැම කෙනෙකුටම නියම දඩුවමක් දෙන විධියට කටයුතු කරන්නත් ඕනෑ. මම මේ ගැන ගරු ජනාධිපතිතුමාටත් දන්වුවා. ඊට පසුව එතුමා ඔහුව එම නිලයෙන් පහ කිරීමේ ලිපිය යවා තිබෙනවා. එම ලිපියේ පිටපතක් මටත් එවා තිබෙනවා. තමුත් පත්‍රවල පලවෙත දේවල් ගැන මට පුදුම හිතෙනවා. සමහර

\* පුස්තකාලයේ තබා ඇත.  
தூணிமையத்திற் சுவக்சப்பட்டுள்ளது.  
Placed in the Library.



[ප්‍රේස්ට් පෙරේරා මහතා]

පත්‍රවල තිබෙනවා, ඔහු මේ තනතුරෙන් අස් වුණය කියා. ගරු ජනාධිපතිතුමාගේ ලේකම්වරයා විසින් මට එවන ලද ඒ ලියමනේ පිටපත මා ලග තිබෙනවා. මම දැන් ඒ ලියමන කියවන්නම් :

1985 ජනවාරි මස 02 දින.

මහත්මයාණනි,

සේවය අවසන් කිරීම

1979 ජූලි 30 දිනමින් යුත් ලේකම්වරුන් පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහයේ 8 වැනි ඡේදය ප්‍රකාර, ධීවර අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් වූ ඔබගේ සේවය, ව්‍යාම ක්‍රියාත්මක වන සේ අවසන් කිරීමට ගරුතර ජනාධිපතිතුමාණන් විසින් නියෝග කර ඇති බව උතුම්‍යෙන් ගේ කියමය පරිදි දැන්වමි.

තමුත් නිතරම වාගේ ප්‍රචාරණි පත්‍රවල දමා තිබෙන්නේ—

විරවන්නී සමරවීර මහතා (නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා) (නි.ඉ. බීරවණ්ණි සමරවීර — කල්විච්චි පීරති අනාමඡ්ඡ්) (Mr. Weerawanni Samaraweera - Deputy Minister of Education).

ගරු ඇමතිතුමනි, බණ්ඩාරවෙල ප්‍රදේශයේ තමුත්තාන්සේගේ ධීවර අමාත්‍යාංශයට සම්බන්ධ "පීෆ්ට්ස් ස්ටෝල්ස්" වගයක් තිබෙන බව මම දැන්වමි. එතුනට ගොස් ඒ සේවකයන්ට කියල තිබෙන්නෙ මෙතෙමයි. ධීවර ගම්මානවලට ආරක්ෂාව සපයන්නය කියා අතුර වීරන්ත අමාත්‍යාංශයෙන් නොයෙක් විට ඉල්ලා සිටියාලු. තමුත් ඒ ආරක්ෂා සැපයුවේ නැති නිසා ඒ කලකිරීම උඩ ඉල්ලා අස්වුණු බවයි ඔහු එතුනට ගොස් කියා තිබෙන්නෙ.

ප්‍රේස්ට් පෙරේරා මහතා (නි.ඉ. පෙරේරාස් පෙරේරා) (Mr. Festus Perera)

අත්ත බලන්න, නොයෙක් තැන්වලට ගිහින් ප්‍රචාරය කර තිබෙන හැටි. දැන් මේ නියෝජ්‍ය ඇමතිතුමා කියන විධියට ඔහු කියා තිබෙන්නෙ ධීවර ගම්මානවලට ආරක්ෂාව සැපයුවේ නැති නිසා ඉල්ලා අස් වුණු බවයි. ධීවර ගම්මානවලට එතුමාගෙන් ඉල්ලූ ආරක්ෂාව දෙන්න බැරි වූ නිසා අස්වුණය කියලා තවත් තැනක ගිහින් කියා තිබෙනවා. ඒ විධියට නොයෙක් නොයෙක් තැන්වල නොයෙක් නොයෙක් ගේතුන් කියනවා. මම දැන්කා එක පත්තරයක තිබෙනවා. ගරු ජනාධිපතිතුමා ඔහුට තැවන්න සිතේර් ආයතනයේ සහාපති වශයෙන් පත් කලය කියල. ඒ පත්තර වාර්තාව මා ලග තිබෙනවා. මම ගිහින්ගේ ඒ පත්තරය "දිවයින" පත්තරයයි. එම වාර්තාව සම්පූර්ණ බොරුවක්. ඒ විධියට සම්පූර්ණයෙන්ම මහජනයාට මුලා කරලා, මහජනයාට නොමඟ යවලා මේ සෑම වරදක්ම වසා ගන්න කටයුතු කර තිබෙන බව මේ අවස්ථාවේදී මට පෙනී යනවා.

දැන් ස්වල්ප මොහොතකට පෙර අපේ පවුල්ස්තුවර ගරු මන්ත්‍රීතුමාත් (කර්මභේදා රත්නාසක මහතා) යම් සිද්ධියක් පිළිබඳව කීවා. මා හිතන්නේ එතුමාත් ඒ පිළිබඳව ප්‍රකාශයක් කලොත් හොඳයි. එතුමා කියූ සිද්ධිය ඉඩමක් සම්බන්ධවයි. ඒවාගේ විශාල දුෂණ රාශියක් තිබෙනවා. මා කීවේ ඒ දුෂණවලින් සියයෙන් එකක් පමණයි.

පොත්තම්පෙරුම කියන මගේ අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙක් මට දිවුරුම් පෙන්සමක් දුන්නා. මොකක්ද මේ දිවුරුම් පෙන්සම ? රුපියල් 21,000 ක රජයේ මුදලින් ලබාගෙන අමාත්‍යාංශයේ ඔහුගේ කාමරයට දමා තිබුණු කාපට එක මාස ගණනක් යන්න පෙර කන්ඩේම් කර වෙන්දේසියේ දම්මේවාලු. ඒ කාපට එක පොත්තම්පෙරුම රුපියල් තුන්දහකට වෙන්දේසියෙන් ලබාගෙන තිබෙනවා. පොත්තම්පෙරුම කියන මේ අතිරේක ලේකම්වරයා එය ඔහු ඉෙතුවෙන් ගත් බවට ප්‍රකාශයක් කර තිබෙනවා.

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා (නි.ඉ. ආණ. ධෙන්සිල් පෙරේරා) (Mr. N. Denzil Fernando) කෝ ඒ කාපට එක ?

ප්‍රේස්ට් පෙරේරා මහතා (නි.ඉ. පෙරේරාස් පෙරේරා) (Mr. Festus Perera)

මට දැන ගැනීමට ලැබුණු ඒ කාපට එක ඔහුගේ ගෙදරට අරගෙන ගිහින් කියල.

ආනන්ද දසනායක මහතා (නි.ඉ. ආනන්ද තණ්‍රායාඡ්ඡ) (Mr. Ananda Dassanayake)

ගරු ඇමතිතුමා ඒ ගැන පරීක්ෂණයක් කරන්න.

ප්‍රේස්ට් පෙරේරා මහතා (නි.ඉ. පෙරේරාස් පෙරේරා) (Mr. Festus Perera)

දැන් ඒ ගැන පරීක්ෂණයක් කෙරෙනවා. මේවා සියල්ලම මා පොලීසියට භාර දී තිබෙනවා. දැන් පොලීසියෙන් විශාල පරීක්ෂණයක් කරගෙන යනවා. දැන් මේවා ගැන හෙලිදරව් වේගෙන යන හැටියට කොමිෂමක් පත් කර ඒ මගින් මේවා ගැන විගාශයක් පැවැත්විය යුතුය කියා මා හිතනවා. තමුත් දැනට පොලීසියෙන් මේ කටයුතු කරගෙන යනවා.

ඊට අමතරව මට දැන ගැනීමට ලැබුණා. සංස්ථාවෙන් මේ විධියේ සිද්ධීන් කිහිපයක් ඇති වී තිබෙන බව. විශාල බෝට්ටු වගයක් ලක්ෂ ගණනක් වටිනා එන්ජින් වගයක් අමාත්‍යාංශයේවත්, කැබිනට් මණ්ඩලයේවත් අනුමැතිය නොමැතිව පරිහරණය කර තිබෙන බව මට දැන ගැනීමට ලැබුණා. ඒ වාගේම තවත් සිද්ධියක් වූණා. මගේ අනුමැතිය නොමැතිව කටදැවත් ටෙන්ඩර් භාර ගන්න එපාය කියල මම නියෝග කර තිබෙනවා. ඔහුට අයිති කරන්න කීවුවයි. ඒ සිද්ධිය ඇති වූයේ. පින්ලන්ත රටෙන් අපට ශීතාගාරයක් ලබා දෙන්න ආධාර කලා. ඒ ආධාර කල අවස්ථාවේදී පින්ලන්ත රජයෙන් කොන්දේසියක් දමමා පින්ලන්ත ශීතාගාරයක් ගන්නවා මියක් පිටරවින් ගන්න ඉඩ දෙන්නේ නැහැ කියල. එවිට මම කීවවා, අපේ නිලධාරීන් මේ ගැන ඇගයුමක් කර, හොඳ නම් තමයි අපි ඒවා ගන්නේ කියලා. තමුත් මේ අතරතුරදී මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් අංශයට පින්ලන්ත රජයෙන් නියෝගයක් දී තිබුණා. ඩෙන්මාර්ක් රටෙන් "ජලාන්ට්" එකක් ගන්නය කියා. අපේ ඒ හිටපු ලේකම්තුමා මේ පිළිබඳව මට දැනුම් කොඳි. එය පිළිගෙන ලිපියක් යවා තිබෙන බව මට දැන ගැනීමට ලැබුණා. මා මෙය දැන ගත් පසුව මේ පිළිබඳව ප්‍රශ්න කලා. එසේ ප්‍රශ්න කරල ඒ ලිපිය වහාම කැඳවන්න ඕනෑ බවත්, මෙය තනර කරන්න ඕනෑ බවත් මම ඔහුට කීවා.

ඔහු මගෙන් අවසර ඉල්ලුවා එංගලන්තයට යන්න. ඊට පෙර මා හිතන්නෙ නියෝජ්‍ය ඇමතිතුමාගෙන්—ඔහු වැඩ බලන කාලයේදී—අවසර ලබාගෙන තිබුණා නෝර්වේ රටට යන්න. මම මින්තේර්සේ ජනද ව්‍යාපාර කටයුතු ගෙන යද්දී ඔහු යන දිනට පෙර ඇවිත් මගෙන් අවසර ඉල්ලුවා, එංගලන්තයට යන්න. මා වහාම ජනාධිපතිතුමාට ලියුමක් දුන්නා ඔහුට එංගලන්තයට යන්න අවසර දෙන්නය කියා. ඉන්පසුව ඔහු රට ගියා. එසේ ගොස් දවස් දෙකකට පසුව මට ආරුචියක් ලැබුණා ඔහු නෝර්වේ රටට පමණක් නොව ඩෙන්මාර්ක් රටටත් ගිහින් තිබෙන බව. ඔහු කිසිම අවසරයක් නැතිව එසේ ගිහින් තිබෙනවා. අර අයිස් ජලාන්ට් එකක් අපට ලැබෙන්නේ ඩෙන්මාර්ක් රටෙන්. ඔහු දවස් තුනක් ඩෙන්මාර්ක් රටේ ඉඳලා තිබෙනවා කිසිම අවසරයක් නැතිව. ඒ ගැන සම්පූර්ණ ලියකියවිලි මා ලග තිබෙනවා. මා ඒ ගැනත් ජනාධිපතිතුමාට දැන්වුවා. ඒ මොකද. මට මතකයි ඩන්ලස් ලියනගේ මහත්මයා ඒ විධියට අවසරයක් නැතිව රට ගිය නිසා යම්කිසි සිද්ධියක් ඇති වූ බව. මුත්තැගේත් ඊට සමානව නැතිනම් ඊට වඩා බැරැරුම් විධියට ඩෙන්මාර්ක් රටට ගියා. මොකටද ඩෙන්මාර්ක් රටට ගියේ ? ඩෙන්මාර්ක් රටේ මහ කොමිෂනරියෙන්ම ගෙන්වීමට නිර්දේශ කල අයිස් ජලාන්ට් එක ගෙන්වීම, මීට අවුරුද්දකට උඩදී මම ප්‍රතික්ෂේප කලා. ඒ අවස්ථාවේදී මේ පුද්ගලයා සංස්ථාවේ සහාපති හැටියටයි, හිටියේ. ටෙන්ඩර් බෝඩ් එකේත් සහාපති හැටියට ක්‍රියා කල මේ පුද්ගලයා ඩෙන්මාර්ක් රටින් අයිස් ජලාන්ට් එක ගෙන්වන්නට මට නිර්දේශ කලා. අයිස් ජලාන්ට් එක ගෙන්වන්නට අවශ්‍ය මුදල් යොයා ගන්නේ කොහෙන්දැයි මා ඇසූ ප්‍රශ්නයට ඔහු කියා සිටියේ, ඒ සඳහා නැණපල් ඩිවලප්මන්ට් බැන්ක් එකෙන් විශාල ණයක් ලබා ගන්නට බලාපොරොත්තු වන බවයි. එහෙත් ලබා ගන්නා මුදල් ආපසු ගෙවන්නට පුරවින් තත්ත්වයක් සංස්ථාවට තිබෙනවාද, මෙයින් වන වාසි-අවාසි මොනවාද යනාදී කාරණා ගැන අගැයීමක් කලාද කියා ඔහුගෙන් ප්‍රශ්න කලා, ඇත්තෙන්ම මට පෙනී ගියා, සංස්ථාවට මෙයින් පාඩුවක් සිදු වෙනවා මස වාසියක් සිදු වෙන්නේ නැති බව.

ගරා වැටෙන නැතිනම්, කඩා වැටෙමින් පවතින සංස්ථාවට මේ විධියේ විශාල බරක් පැවරුවොත් සංස්ථාව සම්පූර්ණයෙන්ම විනාශ වී යන නිසා මම ඒ අයිස් ජලාන්ට් එක ගෙන්වීමේ ඒ වැඩ පිළිවෙල අවලංගු කලා. මම ඒ



අවස්ථාවේ දුටුවා, ඩෙන්මාර්ක් රටට දීමට නිර්දේශ කර තිබුණු ඒ ටෙන්ඩරය අඩුම ටෙන්ඩරය නොවී, ඊළඟට ඇති ටෙන්ඩරය බව. මෙතන මේ ආදී තේතූත් කීපයක් උඩ ඒ අවස්ථාවේදී එම ටෙන්ඩරය අවලංගු කලා. ඇත්තෙන්ම මම කලින් සඳහන් කළ ඒ කොමිෂනරියෙන් දෙවන වතාවටත් ඉදිරිපත් කළ ටෙන්ඩරය තමයි හාර ගත්තා ලෙස මට නිර්දේශ කර තිබුණේ. නමුත් එය හාර ගැනීම මම තනර කලා පමණක් නොවෙයි. මම වහාම මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා. මේ වාගේ කුණු ගොඩවල් හාර ගත්තවාට වඩා අප ඉදිරිපත් කරන කොන්දේසිවලට අනුව, අපේ රටට අවශ්‍ය අපේ රටට ගැළපෙන, අපේ රටට පාදුවක් නොවන යන්ත්‍රාගාරයක් දුන්නොත් එය හාර ගත හැකි බව. ඒ පිළිබඳව නියම අගැයුමක් කිරීමට අයිතිවාසිකමක් අපට තිබෙන්නට ඕනෑ කියා, ඒ අනුව මෙය ලබා ගැනීම තනර කිරීමට මම පියවර ගත්තා. මෙතන මේ වගේ නොයෙකුත් සිද්ධීන් ඇති වී තිබෙනවා. මේ වාගේම ඇති වුණු තවත් සිද්ධියක් ගැන මේ අවස්ථාවේදී එළිදරව් කරන්නට මගේ බලාපොරොත්තුවක් තැගෑ.

ගරු තියෝජ්‍ය සභාපතිතුමනි, මෙය විශාල මහජන දේපොලක්. සීනෝර් ආයතනය කීව්වාම සමගරුන් තුළ වැරදි මතයක් ඇති වී තිබෙනවා. මෙය පොද්ගලික ආයතනයක් යන හැඟීම උඩ. මෙය පොද්ගලික කොමිෂනරියවලට බලපාන නීතිරීති යටතේ ලියාපදිංචි කර ඇති නිසා, මෙය පොද්ගලික සමාගමක් හැටියට සලකා මෙකී අධ්‍යක්ෂවරුන්ට, සාමාජිකයන්ට ඕනෑම දෙයක් කරන්නට පුළුවන්ය යන හැඟීමක් ඇති වී තිබෙනවා. ඇත්තෙන්ම එය එවැනි තත්ත්වයක් ඇති සමාගමක් නොවෙයි. මේ ආණ්ඩුවට සම්බන්ධ, ආණ්ඩුවේ සහගාමිත්වය ඇතිව, රජයටත් එතෙම තැනිතම් මහජනතාවට නෝර්වේ රටින් ලබා දුන් විශාල මුදලක් පරිහරණය සඳහා පිහිටුවන ලද සමාගමක්. එතෙම නම් රජයට සම්බන්ධ, රජය සතු, රජය වෙනුවෙන්, රජයේ විශ්වාසය උඩ පරිහරණය කරන විශාල දේපොලක් මෙවැනි තත්ත්වයක සිටින නිලධාරියෙකුට කාගේවත් අනුදැනුමක් තැනුව, රජයේ අනුදැනුමක් තැනුව, අඩු තරමින් ඇමතිවරයාගේ අනුදැනුමක් තැනුව පරිහරණය කළේ කොහොමද, තමන්ගේ පොද්ගලික ප්‍රයෝජනයට යොදා ගත්තේ කොහොමද කියන ප්‍රශ්නය තමයි දැන් මතු වී තිබෙන්නේ. මෙය බරපතල ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේ පසුබිම මා පෙන්වුම් කළේ අමාත්‍යාංශයේත්, සංස්ථාවේත් දේපොල විශාල ප්‍රමාණයක් මේ සීනෝර් ආයතනයට ගොස් ඇති තිබෙයි. මේ ගැන අමාත්‍යාංශයත්, සංස්ථාවත් පුළුල් අන්දමින් පරීක්ෂණ කටයුතු කර ගෙන යනවා.

එපමණක් නොවෙයි. මේ පුද්ගලයා තමන්ගේ වැඩ කටයුතු සීනෝර් ආයතනයෙන් පමණක් තනර කර තැනී බවට පිලිගත හැකි සාක්ෂි තිබෙනවා. සීනෝර් ආයතනයේ දේපොල, මුදල් සිලෝන් රබර් ප්‍රධානව කියන ඔහුගේ පොද්ගලික ආයතනයට අතින් පැත්තෙන් ගිණිත් තිබෙනවා. මේ තත්ත්වය උඩ අර සොන්ද්‍රණයගම් සිද්ධියටත් වඩා මෙය ඉතිහාස ගත වන සිද්ධියක් බව අපට පෙනෙනවා. මේ පරීක්ෂණ තවදුරටත් කරගෙන යද්දී තවත් බොහෝ දේවල් එළි වෙන්නට ඉඩ තිබෙනවා. ඔත්ත ඔය විධියට ක්‍රියා කළ මේ පුද්ගලයායි දැන් රටේ හැම තැනම කියා ගෙන යන්නේ තමන්ට අස් වෙන්නට සිද්ධ වුණේ ධීවරයන්ට අවස්ථාවක් ලබා දෙන්නට බැර වුණ නිසා බව. මේ හැර අතින් පැත්තෙන් තවත් දේවල් කියා ගෙන යනවා. මෙහිදී මා විශේෂයෙන්ම කියන්නට ඕනෑ, මෙයට මාස හතර - පහක සිට මේ පුද්ගලයා මා කෙරෙහි විශේෂ ඇල්මක්, ආදරයක් දක්වන බව මට පෙනුණු බව. මෙතෙක් කලක් නොතිබුණු ආලයක්, ආදරයක් පිරිමියකු වෙලත් මේ පුද්ගලයා මට දක්වන්නේ මොකද කියා මම කල්පනා කලා.

කොටින්ම කියනවා නම්, අද රටේ කවුරුත් දන්නවා. මහජනතාවගේ ආධාරය ඇතුළුව, රුපියල් කෝටි ගණනක විසඳමින්, ශ්‍රීමත් ඇල්බට්. එෆ්. පිරිස් මැතිතුමාගේ නාමය පවත්වා ගෙන යාම පිණිසත්, ප්‍රදේශයේ අවශ්‍යතාවක් හැටියටත්, ශ්‍රීමත් ඇල්බට්. එෆ්. පිරිස් ක්‍රියාගතය මගේ කොට්ඨාශයේ ඉදි කිරීමට මා කටයුතු කර ගෙන යන බව. දැන් මාස ගණනකට ඉස්සෙල්ලා ඒ පුද්ගලයා හදිසියේම ඉදිරිපත් වී මෙතෙම කීව්වා. " සර්, මම විශාල මුදලක් එකතු කර දෙන්නම් " එසේ කියා ඔහු මා වෙත ලියුම් ගොඩක් අරගෙන ආවා. ඒවා කොමිෂනරියවලට ඇසුරු කරන ලද ලියුම් වශයක්. " මේ ලියුම්වලට අත්සන් කරන්න, මම ලක්ෂ දහයක් අරන් දෙන්නම් " කියා ඔහු කීව්වා. මගෙන් අත්සන් ගන්නේ මොනවාද යන කාරණය ගැන මට සැක හිතුණා. " කොමිෂනරියවලට මම ලියුම් අත්සන් කරන්නේ තැගෑ. " වෙනත් වැඩ පිලිවෙලකින් ඒ මුදල් එකතු කරනවා නම් ඒක වෙනම දෙයක්. කාගෙන්වත් මම සල්ලි ඉල්ලන්නේ තැගෑ කියා මම ඒ යෝජනාව එතෙමම ප්‍රතික්ෂේප කලා.

ඒ වාගේම තවත් දෙයක් සිදු වුණා. මේ තැනැත්තා මගේ ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් හුඟක් කනා කරන්න පටන් ගත්තා. ඇමතිවරයා හැටියට මේ වැඩ කටයුතු කරගෙන යද්දී තුස්තවාර්දින්ගෙන් ලොකු කරදර සිදු වෙන්න පුළුවන් යයි ඔහු කීව්වා. " අමාත්‍යාංශ කාර්යාලයේම වැඩ කරනවාට වඩා වෙනත් තැනක වැඩ කිරීම ආරක්ෂා සහිත නිසා නිල බංගලාවේත් කාර්යාලයක් අපි ඇති කරමු. ඊට අවශ්‍ය පුදු මෙය ආදී බඩුබාහිරාදිය මම අමාත්‍යාංශයෙන් අරන් දෙන්නම් " යයි මේ තැනැත්තා කීව්වා. එසේ කියා මගේ ගෙදරට පුදු යොව එකක් එව්වා. මේක ගැනත් මට විකක් සැක හිතුණා. ඒ නිසා, මෙවැනි දෙකට අවසර තිබෙනවාද, මුදල් රෙගුලාසි අනුව මේක කරන්න පුළුවන්ද යන කරුණු යොයා බලා මට දත්වන ලෙස මම අතිරේක ලේකම්ව කීව්වා. අතිරේක ලේකම් දුටුගෙන ඇවිත් මට මෙසේ කීව්වා. " මම මේ ගැන යොයා බැලුවා. පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙන් මම ඇහුවා, ආරක්ෂාව අතින් නම් මේක හොඳ දෙයක් තමයි. එකම තැනක වැඩ කරන විට තුස්තවාර්දින්ට පුළුවන් ඇවිත් මරා දමන්න වුණත්. තවත් තැනකින් වැඩ කරනවා නම් හොයා ගන්න විකක් අමාරු වෙයි. නමුත් මට නම් මේ යෝජනාව ගැන සැකයක් තිබෙනවා. "

මම පුදු යොව එක වහාම ආපහු අමාත්‍යාංශයට යැව්වා. ඒ සම්බන්ධව තවත් සිද්ධියක් මට පසුව දැන ගන්නට ලැබුණා. මේ පුද්ගලයා එම පුදු යොව එක ගෙනා තැනටම ආපහු ගෙන ගොස් දී වයනිං රුම් යොව එකකුත්, තවත් පුදු වශයකුත් ගෙදර ගෙන ගොස් තියාගෙන ඉන්න බව මට දැන ගන්නට ලැබුණා. දැන් ඒ හාණ්ඩ් ගත් තැනින් අවශ්‍ය ලිය කියවිලින් කට උත්තරත් මට දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වහාම කටයුතු කිරීම සඳහා මම ඒවා පොලීසියට හාර දී තිබෙනවා. මේ විධියට මට ලොකු ආදරයක් පෙන්නා ගෙන ආවා. මට ඒ ගැන සැකයක් හිතුණා. මෙතැන මොකක් හෝ රහසක් ඇති බවට මට සැක හිතුණා. වාසනාවකට වාගේ මට මේ පෙන්සම ආවේ ඒ අවස්ථාවේදීයි. සීනෝර් ආයතනය මේ විධියට පොද්ගලික තත්ත්වයට පරිවර්තනය කරගෙන තිබෙනවා. වහාම ඒ ගැන හොයා බලන්න කියා පෙන්සමෙන් කියා තිබුණා. මට එය ලැබුණු විට මම ඒ බව ජනාධිපතිතුමාට කීව්වා. There is a prima facie case මම යෝජනා කලා වහාම මෙය හාර දී -

පී. එස්. එල්. ගලප්පත්ති මහතා (දෙවනුවර)  
 (ශ්‍රී. ප්‍ර. ජ්. ආණ. ආණ. කළුපත්ති - தெளிவுரை)  
 (Mr. P. S. L. Galappathy-Devinuwara)

මගේ ආසනයේ තිබුණු සීනෝර් ශාඛාවේ මැණිත් වික මටත් නොකියා හොරෙන්ම ගලවාගෙන ගියා. ඒවා කොහේ තිබෙනවාදයි නමුත්තාත්සේවත් දන්නවාදයි මම දන්නේ තැගෑ.

ෆ්‍රෙස්ටස් පෙරේරා මහතා  
 (ශ්‍රී. පෙරුණු පෙරේරා)  
 (Mr. Festus Perera)

ඒවාත් කොහේද දන්නේ තැගෑ. සීනෝර් ආයතනයේ සේවක පිරිස් හැම පැත්තෙන්ම ඇවිත් මට නොයෙක් දේ කියනවා. " සර්, අපි දුප්පත් මිනිස්සු අපේ දවසේ පඩිය හරියට ගෙවන්න කීව්වාත් අපිට අස් කරනවා, " ආදී වශයෙන් මේ සේවකයන් මට කියනවා. නමුත් සෙරමික් සංස්ථාවෙන් ගෙනා තුන් හතර දෙනෙක් එහි සිටිනවා. මිනිසා යන්නේ කොහොටද, එතැනට මේ උදවියත් පස්සෙන් යනවා. ඔවුන් සමඟමෙත් ගෙනා කීප දෙනෙක් ඉන්නවා. මිනිසා යන්නේ කොහේද, මේ උදවියත් පස්සෙන් යනවා. වැඩ කළ පැත්වලින් මෙයා යන-යන තැත්වලට මේ උදවියත් යනවා. ඒ උදවිය දස දහස් ගණන් පඩිගත්තවා. මේ සුඵ පිරිසේ හැම සේවකයෙක්ම තීරු බදු තැනුව ගෙන්වූ කාර් පාවිච්චි කරනවා. මේක විශාල ගසා කැමක් බව මට පෙනී යනවා. මේ ගැන පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. දැන් එළිවෙගන යන කරුණුවල හැටියට ඒ පරීක්ෂණවලින් පමණක් සෑහීමට පත්වන්න අපට බැර බව මට පෙනෙනවා. තව ඉදිරියට පරීක්ෂණ කම්පුවක් - කොමිෂන් ඔප් ඉන්නවයර් - එකක් පත්කර පරීක්ෂණ කිරීම අවශ්‍ය බව මට පෙනී යනවා. මේ පරීක්ෂණ තව දිගට ගියොත්, අවශ්‍ය වුණොත් ඒ ගැනත් වැඩ කටයුතු කරන බව මම මේ ගරු සභාවට දන්වන්නට සතුටුයි.

සීනෝර් ආයතනය ගැන දැනට කියන්න තිබෙන්නේ ඒකයි. තව හුඟක් දුෂණ අසුචි තිබෙනවා. ඒ පිළිබඳ තවත් කරුණු පසුව මම නමුත්තාත්සේලාට ඉදිරිපත් කරනවා. පරීක්ෂණයෙන් පසුව ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මම මේ ගරු සභාවට දෙනවා. ඒකයි, මම බලාපොරොත්තු වන්නේ.

ප්‍රධානියාගේ ගරු මන්ත්‍රීතුමා යමක් කියන්න බලාපොරොත්තු වෙනවා වාගේ පෙනෙනවා. මම ඒට ඉඩ දෙනවා.



ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
(Mr. Lakshman Jayakody)

As we have now listened to the prosecution we will also have to listen to the defence. So, can we take up this question tomorrow as we are discussing the Annual Reports of the Ceylon Fisheries Corporation tomorrow ?

ෆෙස්ටස් පෙරේරා මහතා  
(ති.ල. පෙස්ටස් පෙරේරා)  
(Mr. Festus Perera)

Yes.

කළුබණ්ඩා රත්නායක මහතා (පටුටස්සවර)  
(ති.ල. කළුබණ්ඩා රත්නායක — පණ්ඩුවාස්නුවාරා)  
(Mr. Kalubanda Ratnayake-Panduvasnuwara)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මටත් එකක් කියන්නට තිබෙනවා.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා  
(සූර්‍යා පීරාතිත් නිවන් ආචාර්ය)  
(The Deputy Chairman of Committees)

ඒ ගැන කථා කරන්නට හොට අවස්ථාවක් ලැබෙයි.

ෆෙස්ටස් පෙරේරා මහතා  
(ති.ල. පෙස්ටස් පෙරේරා)  
(Mr. Festus Perera)

ඒ ගැන හොට කථා කරන්නට පුළුවන්. නමුත් මේක මගේ පිළිතුරටත් සම්බන්ධ නිසා මම එතුමාට ඒ ගැන පොඩ්ඩක් කියන්නට ඉඩ දෙන්නමි.

කළුබණ්ඩා රත්නායක මහතා  
(ති.ල. කළුබණ්ඩා රත්නායක)  
(Mr. Kalubanda Ratnayake)

එතුමා සම්බන්ධයෙන් මගේ ආසනයේ ඇති වි තිබෙන ප්‍රශ්නයක් ගැන පොඩ්ඩයි කියන්නට තිබෙන්නේ.

ෆෙස්ටස් පෙරේරා මහතා  
(ති.ල. පෙස්ටස් පෙරේරා)  
(Mr. Festus Perera)

හා ! හා ! කියන්න.

කළුබණ්ඩා රත්නායක මහතා  
(ති.ල. කළුබණ්ඩා රත්නායක)  
(Mr. Kalubanda Ratnayake)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මගේ ආසනයේ අනුර විරරත්න මහත්මයාට අයිති අක්කර හතළිස් එකක ඉඩමක් තිබෙනවා. ඒ ඉඩමට කියන්නේ වල්පාලුවත්ත තැන්නම් කපුණේනවත්ත කියලයි. ගම් පුළුල් කිරීමේ පනත යටතේ දුප්පත් මිනිසුන්ට බෙදා දීම සඳහා මම මේ ඉඩමෙන් අක්කර දහයක් ගන්නට ගියා. ඒ වෙලාවේ එතුමාට මේ ඉඩම අයිතිව තිබුණේ නැහැ. කොළඹ සිටින වෙනත් මහත්මයෙකුටයි එය අයිතිව තිබුණේ. කොළඹ සිටි ඒ ඉඩම අයිතිකාර මහත්මයා මේකට හය වුණා. ඒ මහත්මයාගේ තම මොකක්ද කියන්නට මම දන්නේ නැහැ. කපුණේනවත්ත කියා ඉඩමේ තම ගැසට් කලා. මේ ඉඩම ගන්නට යතුවා. ඒ මොකද කියා ඒ මහත්මයා හය වෙලා මට පණිවුඩයක් එවා තිබුණා. ඇත්තවශයෙන්ම ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම ඒ ඉඩම නොවෙයි කපුණේනවත්ත නමින් හොට්ටොල තිබුණු වෙනත් ඉඩමකුයි, ගන්නට ගියේ. අක්කර දෙකක් වුවමනා කර තිබුණා, වෙන වැඩකට. ඒ ඉඩම ගන්නට මම තීරණය කර නැහැයි කියා මම ඒ මහත්මයාට කීවා. ඒ ඉඩම ගන්නට මම ලැස්ති නැහැයි කියා මම පිළිතුරු දුන්නා. නමුත් ඒ පිළිබඳව සැකයක් ඇති කරගෙන මේ ඉඩම අනුර විරරත්න කියන මහත්මයාට ලියා තිබෙනවා. දැන් සඳහන් කළ අනුර විරරත්න කියන ලේකම් මහත්මයාගේ තමයි එය ලියා තිබෙන්නේ. ගනුදෙනුවක් වෙලා නැහැ, හිතවත්කමටයි, විශ්වාසවන්තකමටයි ඒක කර තිබෙන්නේ. සල්ලි දීලා නැහැ. මුළු ලියා තිබෙනවා. මට දැන ගන්නට ලැබී තිබෙන විධියට දැන් ඒ මනුස්සයාට ඉඩමක් නැහැ, සල්ලිත් නැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා  
(ති.ල. පෙස්ටස් පෙරේරා)  
(Mr. Festus Perera)

ඉඩම ලියාගෙන, දැන් ඉඩමක් තැනිලු සල්ලිත් තැනිලු.

කළුබණ්ඩා රත්නායක මහතා  
(ති.ල. කළුබණ්ඩා රත්නායක)  
(Mr. Kalubanda Ratnayake)

දැන් ඉඩමක් නැහැ, සල්ලිත් නැහැ, එවැනි තත්ත්වයකට ඒ මනුස්සයා වැටී තිබෙනවා.

ඒලඟට නියෝජ්‍ය සභාපතිතුමනි, යන්ත්‍රයුතු අරගෙන ඇවිදිත් ඒ ඉඩමේ තලා ලී දෙකක් ගැරුවා. මගේ ආසනයේ ඒ ඉඩම වටේ ඉන්න උදවිය දුටුගෙන ඇවිදිත් මෙන්න මෙතෙම දෙයක් කරනවා, ඒ වන්නේ අපට හරකෙක් බැඳගත්තක් බැහැ. ඒ වන්නේ යන්නක් බැහැ. එතෙම වත්තක තලා ලී හාරන්නේ මොකද කියා මගෙන් ඇහුවා. අපේ ගමට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නැතක මේක හාගා දෙන්න කියා ඒ උදවිය කීවා. ඒට පසුව මේකට යන්ත්‍රයුතු අරගෙන ආවේ කොතෙක්ද කියා මම හොයා බැලුවා. ජලසම්පත් මණ්ඩලයේ යන්ත්‍රයුතු අරගෙන ඇවිදිනුයි මෙය හාරන්නේ කියා පසුව මට දැනගන්නට ලැබුණා. මේ ලී ගැරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. වන්නේ සිටින කෙනෙකුට මිය වෙතත් කෙනෙකුට එයින් වතුර ගන්නට බැහැ. ඒකියා එහි ලී හාරන්නේ ඇයි ? ඒක බතවත් පුද්ගලයෙකුගේ වත්තක්. ඒක එතෙම හාරන්නට අයිතියක් නැහැ. මේක වගාම නවත්වන්න කියා මම ජලසම්පත් මණ්ඩලයේ සභාපතිතුමාට ලිව්වා. මම ලියුම් පිට ලියුම් ලිව්වා. ඒ එකක්වත් හරි ගියේ නැහැ. ඒවා මේ පරීක්ෂා කරන්නට හාරන ලී කියා මට ලියාමක් ලැබුණා. පරීක්ෂා කරන්නට දෙයක් තිබුණේ නැහැ. ඒ වන්නේ සෙනගත් නැහැ. ඒවා ගැරීමෙන් ප්‍රයෝජනයක් නැහැ. වන්නට පමණක් ප්‍රයෝජනවත් වෙන්න ඒ ලී දෙක හාරවාගන්නා. ඒ සඳහා රුපියල් අනූ දහසක් වැය වී තිබෙනවා. එක ලීදක් හාරන්නට රුපියල් හතළිස් පත් දහසක් රජයට වියදම් වෙනවා. මේ ලී දෙකට රුපියල් අනූදහසක් වැයවී තිබෙනවා.

ෆෙස්ටස් පෙරේරා මහතා  
(ති.ල. පෙස්ටස් පෙරේරා)  
(Mr. Festus Perera)

සම්පූර්ණයෙන් රජයේ වියදම් නොහරවා තිබෙන්නේ ?

කළුබණ්ඩා රත්නායක මහතා  
(ති.ල. කළුබණ්ඩා රත්නායක)  
(Mr. Kalubanda Ratnayake)

සම්පූර්ණ රජයේ වියදම්. මට දැනගන්නට ලැබී තිබෙන විධියට අද මේ අනුර විරරත්න මහත්මයා එයාගේ වියදම් මේක කලාය කියා ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලියා තිබෙනවා. මේවාගේ තව දෙන්නෙක් හිටියොත් මුළු රටම ඉවරයි. එමනිසා ඒ ගැන සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉෂ්ට කරන ලද මම නමුත්තාත්සේගෙන් ඉල්ලා සිටිනවා.

ෆෙස්ටස් පෙරේරා මහතා  
(ති.ල. පෙස්ටස් පෙරේරා)  
(Mr. Festus Perera)

ඒ සම්බන්ධව මටත් එකක් කියන්නට තිබෙනවා. මට ලියවිලි ගම්බ වි තිබෙනවා. මේ ලී දෙක කපන්න ඔහුට වගාලා මුදලක් වියදම් වී තිබෙනවාය කියා "ෆිච්කෝ" ආයතනයෙන් ණයක් අරගෙන. මේ ලී දෙක කපා තිබෙන්නේ ආණ්ඩුවේ වියදම් කියා දැන් පටුටස්සවර ගරු මන්ත්‍රීතුමා පෙන්වුම් කලා. නමුත් මේ මුදල් ලබා ගත්තේ "ෆිච්කෝ" ආයතනයෙන්ය. ඒ නිසා මේ ණය බෙරන්න 'ස්ටේට් මෝගේජ්' ආයතනයෙන් නවත් ණයක් දෙන්න කියා ලියවිලික් තිබෙනවා. මට එතෙම ලියවිලික් හසු වී තිබෙනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ති.ල. ලක්ෂ්මන් ඉයාකොඩි)  
(Mr. Lakshman Jayakody)

මේක හරිම අවිචාරවත් ගරු ඇමතිතුමනි, මේක ලිහන්න ඒ තරම ලෙහෙයි නැහැ.

ෆෙස්ටස් පෙරේරා මහතා  
(ති.ල. පෙස්ටස් පෙරේරා)  
(Mr. Festus Perera)

උත්තරාගේ වෙලදා දොළේ විකුණන ගැම පිහත් ගාණ්ඩියකටම කාට හෝ කොමිෂන් එකක් දීමට තෝරාගත් සමාගමක් සමඟ ගිවිසුමක් තිබෙනවාය කියා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්තුමා මට ඊයේ පෙරේද ප්‍රකාශයක්



කලා. ඒ කොමිෂන් එක කාටද යන්නේ කියන එක දත් හොයන්නට ඕනෑ. තොර්වාකේ ආයතනයෙන් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ විකුණෙන හැම භාණ්ඩයකින්ම කොමිෂන් එකක් ලංකාවේ කාටහර් යනවාද.

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

පිහත් සංස්ථාවේ වංචා ගොඩක් තිබෙනවා.

ෆෙස්ටස් පෙරේරා මහතා

(திரு. பெஸ்ரஸ் பெரேரா)

(Mr. Festus Perera)

ඒ කරුණු පිළිබඳ ලැයිස්තු දත් ඔක්කොම තිබෙනවාය කියා මට දැනගන්නට ලැබුණේ. ඒ සම්බන්ධවත් වහාම ක්‍රියාත්මක වෙන්න ඕනෑ. මේවා අපේ මහජනතාවට දැනුම් දෙන්න ඕනෑ. අපේ ගරු මන්ත්‍රීතුමන්ලාට දැනුම් දෙන්න ඕනෑ. කාටත් දැනගන්නට දෙන්න ඕනෑ. ඒ මොකද ? අර විධියේ බොරු ප්‍රකාශයන් රටේ ගෙන යනවා. මම හිතන විධියට ආණ්ඩුවට විරුද්ධවත් දත් ප්‍රකාශයන් කරනවා. දත් අර කළේ ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශයක්. සමහර

විට මට විරුද්ධවත් ප්‍රකාශයන් කරයි. ඒ විධියට තොයෙකුත් ප්‍රකාශයන් කරගෙන යනවා. ඒ තිසා මහජනතාව මේවා දැන ගන්නට ඕනෑ. මේවාගේ කියමන් අහන්නට එපාය කියා අපි කියන්න ඕනෑ. ඒ ගැන විභාග කරන එක වෙනම ප්‍රශ්නයක්. වැඩි කල් යන්නට පෙර තමුන්තාත්තේලාට තවත් වාර්තාවක් ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය විමසන ලදී. සහ සම්මත විය.

வினா விடுக்கப்பெற்ற ஏற்றுக் கொள்ளப்பட்டது.

Question put, and agreed to.

පාර්ලිමේන්තුව ජට අනුකූලව අ. හා. 12.55 ට, 1985 ජනවාරි 10 වන මුහුර්තුවේදී පු. හා. 10 වන තෙක් කල් ගියේ ය.

அதன்படி, பி. ப. 12.55 மணிக்கு பாராளுமன்றம், 1985 ஜனவரி 10 விடியாழ்ச்சிமுறை மு. ப. 10 மணிவரை ஒத்திவைக்கப்பட்டது.

Adjourned accordingly at 12.55 p.m. until 10 a.m. on Thursday, 10th January 1985.



Handwritten text in the top left section, appearing to be a list or set of instructions.

Handwritten text block, possibly a signature or a specific instruction.

Handwritten text block, possibly a date or a reference.

Handwritten text block, possibly a name or a title.

Handwritten text block, possibly a location or a date.

Handwritten text in the top right section, appearing to be a list or set of instructions.

Handwritten text block, possibly a signature or a specific instruction.

Handwritten text block, possibly a name or a title.

Handwritten text block, possibly a date or a reference.

Handwritten text in the middle right section, appearing to be a list or set of instructions.



பி. ஐ.

மேல வாகை அலகை உருகை ஈடுகை கல்வல் திவர்டி கல டுது துன் டுன்வது ரீதி மன்தித் தேன் சிபுபனக் கை ரலி சீபு  
புதுடிபு டுன்வல் சிபு சிபுபன துன்வாதி ஈ-ககாரக வுன

1985 சனவரி 23 வுன டுடி

தூகைமலா டுனெகை சீபு டுது.

குறிப்பு

அங்கத்தவர்கள் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களை அறிக்கையிற்றெளிவாகக் குறித்து  
பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சாட் பதிப்பாசிரியருக்கு

1985 ஜனவரி 23, புதன்கிழமைக்குப் பிந்தாமற்

கிடைக்கக்கூடியதாக அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the copy containing  
the corrections must reach the Editor of HANSARD

not later than

Wednesday, 23rd January 1985

Contents of Proceedings	:	From 10.00 a.m. to 12.55 p.m. on 09.01.1985
Final set of manuscripts received from Parliament	:	5.40 p.m. on 09.01.1985
Printed copies despatched	:	10.01.1985 morning



**දයක මුදල් :** පාර්ලිමේන්තු විවාද වාර්තාවල වර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝඛිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව 90 කි. කොළඹ 1, තැ. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දින ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

**සந்தා :** ඉන්සාඩ් அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஐன்சாட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியீட்டலுவலகம், த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொரண்டும் நவம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

**Subscriptions :** The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.







